

ලමා කතා සංග්‍රහය

දෙවන ගේණියේ ඉගෙනුම ලබන සිසුන් තුළ
සමාජ ඒකාබද්ධතාව පිළිබඳ සංක්‍රීත්‍ය තහවුරු කිරීම සඳහා
සම්පාදනය කරන ලද්දකි.



සම්පාදනය
රාජික අධ්‍යාපන ආයතනය



අනුග්‍රහය
යුතිසේල් ආයතනය

උමා කතා සංග්‍රහය

දෙවන ගේනියේ ඉගෙනුම බ්‍රඛන සීසුන් තුළ
සමාජ ඒකාබද්ධතාව පිළිබඳ සංකල්ප තහවුරු කිරීම සඳහා
සම්පාදනය කරන ලද්දකි.



සම්පාදනය
ජාතික අධ්‍යාපන ආයතනය



අනුග්‍රහය
යුතිසේත් ආයතනය

පළමා කතා සංග්‍රහය

ප්‍රථම මුද්‍රණය - 2017

© ජාතික අධ්‍යාපන ආයතනය

මුල් පළමාවිය සංවර්ධන හා
ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය.

මුද්‍රණය : ජාතික අධ්‍යාපන ආයතනය
මහරගම

ආධ්‍යත්මක පනරාල්තුමියගේ පණිවිධිය

ප්‍රාථමික අවධියේ සිසුන්ගේ භාෂා හැකියා වර්ධනය, රස වින්දුනය සහ සරල අත්දැකීම් ලබා ගැනීම සඳහා ප්‍රබල මාධ්‍යයක් ලෙස කතන්දරවලට සවන්දීමට සැලැස්වීම සිදු කෙරේ. දරුවන් කුඩා කළ සිට ම තමා අසන කතන්දරවල වින වරිතවල හා සිද්ධිවල ඇති වටිනා අදහස් පිළිගෙන ඒවා වර්තායනය කරති. විම නිසා ලුමන් තුළ සමාජයට නිතකර ආක්‍රේෂ ගොඩනැවීමේ මාධ්‍යයක් ලෙස කතන්දර කීම ගොදා ගත හැකි ය. විසේ ම එම කාලයේ දී ගොඩනැවා ගන්නා යහපත් ගුණාංශ ඔවුන්ගේ පෝරුණු සංවර්ධනය සඳහා බෙහෙවින් වැදුගත් වේ. මේ හේතුවෙන් සමාජ ඒකාග්‍රතාවය පිළිබඳ වැදුගත් සංකල්ප දරුවන් තුළ ගොඩනැවීම අරමුණු කරගෙන මෙම එම කතා සංග්‍රහය සම්පාදනය කර ඇත.

මෙම කතා සංග්‍රහය තුළින් මූලික වශයෙන්, සමාජ කටයුතුවල දී සිසුන් තුළ ඇති විය යුතු ආක්‍රේෂමය වෙනසක් සිදු කිරීම අපේක්ෂා කරන අතර ඒ තුළින් වර්යාමය වෙනසක් ඇති වනු ඇතැයි ද බලාපොරොත්තු වේ. මෙම අරමුණ ඇති ව ගුරුවරුන් විසින් ද එලදායී ව මෙහි අන්තර්ගත කතා භාවිත කරනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.

මෙම එම කතා සංග්‍රහය සකස් කිරීමේ දී මුළු එම සංවර්ධන හා ප්‍රාථමික ආධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලදූ වෘත්තීය කාර්යභාරය අගය කළ යුතු ය. විසේ ම මෙම කාර්ය සඳහා දායක වූ ලේඛක මණ්ඩලයටත්, ගාස්ත්‍රීය උපදේශක මණ්ඩලයටත්, ව්‍යාපෘති කණ්ඩායමටත් ස්තූති කරනු කැමැත්තෙමි.

අදාළ කාර්යය සඳහා තාක්ෂණික දායකත්වය ලබා දීමට සහ ගුන්තය මූල්‍ය කිරීමට අනුග්‍රහය දැක් වූ යුතිසෙර් ආයතනයට ද විශේෂයෙන් ස්තූතිවන්ත වෙමි.

ආචාර්ය ජයන්ති ගුණසේකර
ආධ්‍යත්මක පනරාල්

හඳුන්වීම

මෙම ප්‍රජා කතා සංග්‍රහය දෙ වන ශේෂියේ සිසුන් අරමුණු කර ගනිමින් සම්පාදනය කර තිබේ. මෙම සිසුන් ප්‍රජා සංවර්ධනයේ මූලික අවධියේ පසුවන්නන් ය. එහෙයින් සමාජ ඒකාබද්ධතාව යන සංකල්පය ඔස්සේ ගොඩනැවීම අපේක්ෂා කරන මූලික සංකල්ප ඉතා සුක්ෂම ආකාරයට කතන්දර ඔස්සේ ඉදිරිපත් කිරීමට මෙම ප්‍රජා කතා සංග්‍රහය තුළින් උත්සාහ කර ඇත.

සාමූහික ව්‍යුයා කිරීම, සැමට ම ඒකාකාර ව්‍යුයාවන් බඟ දීම, බෙදා හදාගෙන කටයුතු කිරීම, කිසිවෙකුවත් වෙනස් කොට නොසැලකීම, තමා ජීවත් වන පරිසරය අග්‍ර කිරීම හා ආරක්ෂා කිරීම වැනි සමාජ ඒකාග්‍රතාවට අදාළ සංකල්ප මෙම කතන්දරවල අන්තර්ගත වී ඇත. එම කතන්දර ගුරුවරයා විසින් ප්‍රමාදීම සිදුකළ යුතු ය.

කතන්දර කිමේ දී ඒවා ප්‍රමාදීන්ට ඉදිරිපත් කරන ආකාරය ද ඉතා ම වැදගත් වේ. විහි දී කතන්දරවල ඇති වැදගත් සංකල්පය ඉස්මතු වන ආකාරයට කතන්දර ඉදිරිපත් කළ යුතු ය. සිසුන් යමක් ග්‍රහණය කර ගන්නේ ඒවා ඔවුන්ගේ අවධානයට ලක් වුවහොත් පමණි. ඒ නිසා කතන්දරය කියන අවස්ථාවල දී අදාළ සංකල්පය ප්‍රමාදාගේ අවධානයට ලක්වන පරිදි ඉදිරිපත් කළ යුතු වේ. කතන්දරවල ඇති සංකල්ප හැකිතාක් දුරට සිසුන්ගේ විදිනෙදා ජීවිතයට සම්බන්ධ කිරීමෙන් ඒවා සිසුන් තුළ හොඳුන් තැන්පත් වීමට අවස්ථා උත්තුවනු ඇත.

කතන්දරයක් අසු පමණින් ඒවා ප්‍රමාදීන්ගේ සිත් තුළ රඳා පවතින්නේ නැත. ඕනෑම කතන්දරයක් ඉදිරිපත් කිරීමේ දී අංග වලනය යොදා ගනිමින් ප්‍රමාදීන්ට විත්ත රුප මවා ගැනීමට හැකි වන ආකාරයට ඉදිරිපත් කිරීම සුදුසු ය. විය සිසුන්ට සංකල්ප ගොඩනගා ගැනීමට ද උපකාරී වේ.

විසේ ම කතාව ඉදිරිපත් කිරීමේ දී සිසුන්ට විවිධාකාරයට සිතන්හට ඉඩ දෙමින් ඔවුන්ගේ වින්තනය අවදි කරමින්, ඔවුන්ට ප්‍රශ්න ඇස්කීමට අවස්ථා බඟ දෙමින් ක්‍රියා කිරීම කළ යුතු ය. තව ද කතන්දර කීම ගුරුවරයාගෙන් ප්‍රමාදා වශයෙන් වික් පැන්තකට පමණක් යොමු වූ ක්‍රියාවලියක් ද නොවිය යුතු ය.

මෙම කතන්දරවලින් මතුවන සංකල්ප විදිනෙදා ජීවිතයේ දී ප්‍රායෝගික ව හාවිතයට අවස්ථා බඟ දීමට ද ගුරුවරයා උත්සාහ කළ යුතු වේ. තව ද සෑම කතාවක් අවසානයේ ම අදාළ සංකල්පය තවදුරටත් තහවුරු කිරීම සඳහා උපදෙස් මාලාවක් ඇතුළත් කර ඇත.

දෙවෙනි ශේෂියේ සිසුන් සඳහා පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් සමඟ හාවිතයට ගැනීම සඳහා පිළියෙළ කර ඇති මෙම ප්‍රජා කතා සංග්‍රහය එමඟිලි ව පන්ති කාමරය තුළ හාවිත කර අදාළ පණිවිඛ සිසුන් තුළ ගොඩනැවීමට ක්‍රියා කිරීම පන්ති හාර ගුරු හවතුන්ගේ හා අනෙකුත් නිලධාරීන්ගේ වගකීම වේ.

එම්. ඩී. පී. බිඛිලිවී. කුලරත්න

අධ්‍යක්ෂ

මුල් ප්‍රජාවිධ සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන

සම්පත් දායකත්වය

උපදේශනය	: ආචාර්ය ජයන්ති ගුණසේකර මිය අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අධ්‍යාපන ආයතනය. ආචාර්ය පූජ්‍ය, මාමුල්ගොඩ සුමනරතන නිමි නියෝජන අධ්‍යක්ෂ ජනරාල්, හාමා, මානව කාස්තු හා සමාජවිද්‍යා පීඩය.
අධ්‍යක්ෂණය	: විම්. ඩී. පී. ඩිඩ්ලිට්. කුලරන්න මිය වැ. බ. අධ්‍යක්ෂ, මුල් ලමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව.
සම්පත් දායකත්වය	: ආචාර්ය එම්. එල්. සුරතිමල මිය (විශ්‍රාමික අධ්‍යක්ෂ, මුල් ලමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පා. අ. ආ) කේ. ඩී. ඩී. ඩී. සරත්වන්ද මිය (විශ්‍රාමික අධ්‍යක්ෂ, මුල් ලමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පා. අ. ආ) අමරා අමරසිංහ මෙනවිය (විශ්‍රාමික විදුහල්පති)
සංස්කරණය හා සම්බන්ධීකරණය	: විවි. ඩිඩ්ලිට්. ඩිඩ්ලිට්. විම්. සංස්කරණ රුවනි රූපික්වැල්ල මිය (කට්ඨාලාවාරය)
ලේඛක මණ්ඩලය	: විවි. ඩිඩ්ලිට්. ඩිඩ්ලිට්. විම්. සංස්කරණ රුවනි රූපික්වැල්ල මිය (කට්ඨාලාවාරය, පා. අ. ආ.) අමරා අමරසිංහ මෙනවිය (විශ්‍රාමික විදුහල්පති) ආචාර්ය, ලමිනා බටුවිටගේ මිය (තාක්ෂණික උපදේශක, සමාජ ඒකාග්‍රතා ව්‍යාපෘතිය, GIZ) එම්. ඩී. ගුණසීල් මිය (ගුරු උපදේශක - වැළැලුවාය කලාප අධ්‍යාපන කාර්යාලය)
තාක්ෂණික සහය	: ලක්ෂමි සුරේණ් කුමාර මිය අධ්‍යාපන නිලධාරී, යුත්තිසේග්

භාෂා සංස්කරණය	:	ශ්‍රී නාත් ගණ්ඩ්වත්ත මයා
භාෂා පරිවර්තන	:	චිම්. එච්. එම්. යාකුත් මයා චිස්. ඩී. ලොඩිංචල මයා චිස්. වඩ්වේල් මයා
ව්‍යාපෘති කණ්ඩායම	:	චිච්. ඔබලිච්. ඔබලිච්. එම්. සංජ්‍යා රැචනි රුමුස්ච්චල්ල මය (ව්‍යාපෘති නායක) ආර්. එම්. කේ. දු සිල්චා මය චිස්. උදය සහ්දිරන් මයා චිස්. එම්. විස්. දේශප්‍රාය මය කේ. ආර්. එම්. විස්. රණසිංහ මය චිච්. ජී. වනසේකර මය
විනු නිර්මාණය	:	චිච්ලිච්. ඔබලිච්. එස්. රැචිනාත් පෙරේරා මයා කෑ/මාව/කීර්ති ශ්‍රී රාජසිංහ විද්‍යායතන පිරිවෙන
පරිගණක පිටු සැකකූම	:	චි. ඩී. යැකිරු සිජධ ඔයස් මයා චි. එම්. ඉරෝජා රංගනා දිසානායක මෙනවිය
මුද්‍රණ තාක්ෂණය හා කළමනාකරණය	:	චිච්. එම්. දු. විලේස්ස්චරය මයා අධ්‍යක්ෂ (මුද්‍රණ) වැ. බ ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම

පටින

පිටු අංකය

01.	අපීම හදුන ගිලන් රසේ	01-07
02.	අපේ කැලේ ඉස්කේලේ	08-15
03.	හැමෝ ම වරිනවා	16-22
04.	ලඩ ගිය සරුවගලේ	23-29
05.	අපි විතර ද ?	30-37
06.	වලස් පවුලේ විනෝද ගමන	38-44
07.	අපට පුළුවන්	45-53
08.	වළාකුලේ හපන්කම	54-59
09.	තනි වූ කුරුලු පැටියා	60-67
10.	ඉත්තැ මගුල් ගෙදර	68-74
11.	කාට කාටත් පාඩමක්	75-81
12.	කුණින්ගේ වැඩ	82-88

01. අභි ම හදුපු ගිලුන් රලේ

ද්‍රව්‍යක් රු ව්‍යූහ වෙන තුරු වැස්සා. ව්‍යූහ වෙලා රු වෙන තුරුන් වැස්සා. වැස්සා, වැස්සා, ඉවරයක් නැතුව ම වැස්සා. ගංගා, අඛලදොළ පිරුණා. වතුර පිටාර ගලන්න පටන් ගත්තා. හැම තැන ම වතුර පිරිලා. ගස්, පදුරු යටවෙන්න ම වතුර පිරිලා.

“හවිචිස් . . . හවිචිස් . . .”

පළගැටී සීයාට හෙමිධිරස්සාව හැදෙන්නයි යන්නේ. සීයා හිටිය පදුරෙන් භාගයක ම යට වෙලා. ඒ මදිවට පළගැටී සීයා මේ වැනි ඔක්කෝට ම තෙමුණා.

සීයාගේ කෙදිරිල්ල වින්න වින්න ම වැඩි වුණා. පළගැටී ආත්තම්මා වික වික බේත් හද හඳු දුන්නා. ඒත් කිසි ම ගුණයක් නෑ. අසනීපය වින්න වින්න ම වැඩි වුණා.

“දැන් ඉතින් මොනවා කරන්න ද ? සීයාගේ කෙදිරිල්ල අහන් ඉන්න ම බි . . . මෙහෙම බලන් හිටියෙන් මොකකින් මොකක් වෙයි ද දුන්නේ නෑ.” පළගැටී ආත්තම්මා තහියම කියා ගත්තා.

“කඟේ . . . කඟේ . . .” සීයාට කඟස්සත් හැඳිලා.

“මට දැන් නොදුටෝ . . . ම වයස දි. බේහෙත් කරන්න සීයාව ගෙනියන්න දැන් මට හයිය හක්තිය නෑ. කාගේ හරි උදුව ඉල්ලන්න ඕනෑ.” ආත්තම්මා හිතුවා.

“කවුරු වත් නැද්දේ . . . කවුරු වත් නැද්දේ . . . උදුවට කවුරු වත් නැද්දේ . . .” ආත්තම්මා කි ගැසුවා. වටපිටාවේ හිටිය සතුන්ට මෙය ඇසුණා.

“ආන්න, පළගැටී ආත්තම්මා කි ගසනවා.”



“අපි යමු . . . දුවමු . . . දුවමු . . .”

මේ සද්ධේද් අභුතු බත්කුරු භාමි රණ රණ ගාගෙන ආවා.

ගෙඹී නයිදේ බක බක ගා පැනපැන ආවා.

මකුල් භාමිනේ අඩු තිය තිය විල්ලිවිල්ලි ආවා.

දළඹු පැංචාත් ඉස්සි ඉස්සි නැවිනැවී ආවා.

“ආත්තම්මේ ! . . . අයි . . . අයි . . .”

“අනේ පමයිනේ සීයට නොදුට ම අමාරු යි. බෙහෙත් ටිකක් ගෙනියන්න වික්ක යන්න විදියක් නැතුවයි මම කෑ ගැහුවේ”

“බලන් ඉන්න බෑ . . . උත්‍ය . . . කැස්සි . . . හෙම්බිරස්සාව . . . ඒ මදිවට සීතලට ගැහෙනවා . . .”

“අර විහා කන්දේ කුරුමිනි වෙදුරාල නමි නොදුයි මේ ලෙයිව . . . වික බෙහෙත් ගුලිය යි, ඔහු ලෙඩක් සහිප යි.” ඒ බත්කුරු භාමි.

“ඒත් අපි කොහොම ද සීයා වික්ක ගෙන යන්නේ ?” දළඹු පැංචා දුකෙන් අසුවා.

“මම දැක්කා පුලින් ගහක ගෙධි තියෙනවා. මම ඒවා ගේන්නමි. අපි ලොකු පුලින් රෝදක සීයා තියලා ගෙනියමු.” බත්කුරු භාමි යෝජනා කළා.

“බත්කුරු භාමි . . . පුලින් වතුරට දැමීම ගමන් තෙතබර වෙනවා. සීයත් වික්ක යටට ගිලේවී.” ගෙඹී නයිදේ කිවුවා.

“ඉන්න, මං කැන්ද කොළයක් ගේන්නමි” දළඹු පැංචා බොහොම අමාරුවෙන් ලොකු කැන්ද කොළයක් ඇදුගෙන දුවගෙන දුවගෙන ආවා.

“මිකේ හිල් නේ. ඔය හිල්වලින් උඩට වතුර ඇවිත් සීයත් වික්ක ගිලේවී.” මකුල් භාමිනේ කිවුවා.

“ආ . . . අර වතුරේ පාවෙලා වින කුඩාක් ගෙධියක් අපි අල්ලගනිමු.

විකේ පළුතැටී සීයා තියලා ගෙනියමු.” බත්කුරු භාමි නැවතත් කිවුවා.

“ලීක හරි යන්නෙත් නඩ බත්කුරු භාමි. කුණික් ගෙධිය යන්නේ පෙරලී පෙරලී. සියත් පෙරලීලා වතුරට වැටෙවි.” ගෙඹී නයිදේ කිවුවා.

“විහෙනම් අපි සීයාව ලියක තියලා ගෙනියමු. ලිය නම් පෙරපෙන විකක් නඩ. . .” මකුල් භාමිනේ කිවුවා.

“මෙඩ වෙච්ච සීයට ලීයේ ඉන්න අමාරු යි. ලීයේ යන කොට වික පැත්තක් බර වුණුත් ඒ පැත්ත යට යනවා. මෙඩ වුණු සීයා කොහොම ද සමබර ව ඉන්නේ . . .” බත්කුරු භාමි කිවුවා.

“මම අර නුඩිස්සේන් මැටි ගේන්නම්. අපි නොදු ඔරුවක් හදමු. වතුරේ ගමන් කරන්නේ මැර නේ. අපි මැටිවලින් තියමෙට හදමු ඔරුවක්.”

“අනේ ගෙඹී නයිදේ . . . මැටි වතුරේ දිය වෙන බව තාම දැන්නේ නැද්ද? මැටි රික වතුරේ දිය වෙලා ගියාම ඔයාට ම තමයි සීයා නොයා ගන්න වෙන්නේ.” දුළුම් පැංචා හිනා වෙච්ච කිවුවා.

“නඩ පැංචා මම කිවුවේ මැටිවලින් ඔරුව හදුලා වේප්පා ගමු කියලා. ඒත් ඉතින් විච්චර වෙලාවක් ගත කරන්නත් බිජ නඩ තමයි.

“ආ . . . ඒකත් විහෙම ද ? විහෙනම් මොකදු කරන්නේ . . .” හැමෝ ම කල්පනා කරන්නට වුණා.

“ඉන්නකේ . . . නොදු වැඩික් කරමු.” ගෙඹී නයිදේ ඇතතට පීනලා ගිහින් නෙඹුම් කොළයක් අරගෙන ආවා.

“මෙන්න මං නෙඹුම් කොළයක් ගෙනාවා . . .”

“ ආ . . . ඒක නම් නොදු යි. අපි මේක ඔරුවක් වගේ හදමු” මකුල්චා කොළය වටේ කිරකි කිරකි නූල්වලින් කොළය වෙඳ්වා.

බත්කුරු භාමි, ගෙඹී නයිදේ, දුළුම් පැංචා කොළයේ වික් වික් පැතිවලින් උස් කර කර අල්ල අල්ල උද්ධු කළා.



“දැන් හරි . . . අපි පළගැටී සීයාව ගෙනියමු.”

“හා . . . දැන් පරිස්සමෙන් නගින්න.” කටිටිය විකතු වෙලා පළගැටී සීයාවයි ආච්චිවයි අමාරුවෙන් නෙඳුම් කොළ ඔරුවට නංගා ගත්තා.

පළගැටී සීයාව හැමෝළේ ම විකතු වෙලා පරිස්සමට උස්සලා ඔරුව උඩින් තිබිබා. ගෙඹූ නයිදේ වීරිය අරගෙන ඔරුව තල්ලු කළා.

මකුල් හාමිනේ ගොතා දුන් නුලේ කෙළවර ඔරුවෙළී ගැට ගසා බත්කුරු හාමි ඔරුව ඉස්සරහට අදින්න පටන් ගත්තා.

දළඟු පැවත් නිකං හිටියේ නඩ. මකුල් හාමිනේ වික්ක විකතු වෙලා කැන්ද කොළ නටුවලින් හබල් ගැසුවා.

මේ හැම දෙනා ම විකතු වෙලා කොහොම හරි සීයා කුරැමිනි වෙදරාල ප්‍රගට අරගෙන ගියා.

ඒච්. ඔබලුවි. ඔබලුවි. එම්. සඡේවා රුවනි රඩුක්වැල්ල මිය
කටිකාවිරුය,
මල් ප්‍රාධානීය සංවර්ධන නා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව,
ජාතික අධ්‍යාපන ආයතනය.

කතාව : අපි හදුපු ගිලන් රතේ
යොදාගත හැකි තේමා : අපේ උදුව ඕනෑ අය, ගමන් බිමන්

තහවුරු කළ යුතු කරණය	ගුරු මධ්‍යින් වීම් සඳහා ක්‍රියාකාරකම්
<ul style="list-style-type: none"> ■ යම් අයකුට උදුව අවශ්‍ය වූ විට උදුව කිරීම සඳහා ඉදිරිපත් වීමේ වටිනාකම ■ යම් ගැටුවක් පැවති අවස්ථාවක දී වඩාත් සුදුසු හා ප්‍රායෝගික විසඳුම තෝරා ගැනීම සඳහා විකල්ප ජනනයේ වැදගත්කම. 	<ul style="list-style-type: none"> ■ පළුගැටී සියාට ලෙඩ වෙලා අත්තමීමා උදුව ඉල්ලා කිරාගන කාට සතුන් ආපු විදිය විතුයකට නැගීමට සිසුන්ට අවස්ථාව ලබා දෙන්න. ■ විතු පුද්ගලික කර ඒවායෙහි ඇද ඇති දේ පිළිබඳ ව සිසුන්ගෙන් විමසන්න. <p>“මධ්‍යට තිනෙන විදියට මෙහි දැක්වෙන සතුන් යෝජනා කළ දේවලට අමතර ව පළුගැටී සියාට ගෙන යාම සඳහා නොදු වෙනත් විධි තිබුණා ද ? ඒ මොනවා ද ?”</p> <ul style="list-style-type: none"> ■ පන්තියේ/පාසල් භූමියේ සිසුන් යම් අපහසුතාවක් ගෙන දෙන ස්ථානයක්, විසේ නොවන ස්ථානයක් බවට පත් කර ගැනීමට කළ හැකි දේ පිළිබඳ ව සිසුන්ගෙන් විමසන්න. <p>දඩා : පන්තියට පිවිසෙන මාරුගයේ ලිස්සන සුල තැනක් විසේ නොවන තැනක් බවට පත් කිරීම සඳහා කළ හැකි දේ</p> <ul style="list-style-type: none"> ■ සිසුන් ලබා දෙන පිළිතුරු ඇසුරින් ගැටුවක් සඳහා විසඳුම් විකක් නොව කිහිපයක් ම තිබිය හැකි බවත්, ඒවා අතරන් සුදුසු ම හා වඩා ප්‍රායෝගික විසඳුම තෝරා ගැනීමට අප යොමු විය යුතු බවත් අවධාරණය කරන්න.

02. අපේ කැලේ ඉස්කේලේ

වදා කැලේ රැස්වීමක්. ප්‍රංශි ප්‍රමාදීන් ඉන්න දෙමුවුපියන් හැමෝ ම රැස්වීමට සහභාගි වුණා.

“අපේ ප්‍රමාදීන් ඉගෙන ගන්න ඕන. ලියන්න, කියවන්න, ගණන් හඳුන්න වාගේ ම විතු අදින්න, ගයන්න, වයන්න, රශන්න, නටන්න, සෙල්ලම් කරන්න, . . . මේ හැම දෙයක් ම ඉස්කේලේට ආචාම ඉගෙන ගන්න පුළුවන්.” අම් ඉස්කේලේ මහත්තායා කිව්වා.

“විතකාට ගහකාල, අඟ-දූල ගෙන උගන්වන්නේ හැදේද ?”

“අයි නැත්තේ. අප ජීවත් වෙන්නේ ඒවත් වික්ක ම නේ.”

“අපේ ප්‍රමාදීන්ටත් ඉගෙන ගන්න ලබුණාත් කැලේට යහපත් කාලයක් උදා වේවි.”

“සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන හැරිත් ඉගෙන ගනීවි.”

“කැලේ ගහකාල, අඟ දූල නාස්ති නොකර ඉන්නත් ඉගෙන ගනීවි.”

“අයි ? අපට සැප පහසු ජීවිත ගත කරන්න අමුත් අමුත් දේවල් සොයා ගනීවි.”

මේ විදියට කැලේ දෙමුවුපියන් කතා වුණා.

“විතකාට ඉස්කේලේ පටන් ගන්නේ . . .”

“හොඳ ප්‍රශ්නයක් කටුසු හාම් . . . මුද කන්ද උඩින් පායන කාට ම ඉස්කේලේ පටන් ගන්නවා.

“වෙලාවට ප්‍රමාදීන් පාසලට විවන්නත් හැම දාම ම විවන්නත් දෙමුවුපියන් මතක තබා ගන්න ඕන.” අම් ගුරුතුමා නළල රැලි වට්ටමින් කණ්ඩාඩි දෙකට උඩින් රැස්වීම දෙස බලා කිව්වා.



“හිං ! ඉඩ පැවති ගොලුබේලි පැවති ඉස්කේර්ලේ වීන කොට ඉස්කේර්ලේ අරමාත් තියේවි.”

“බක බක බක” ගෙඹී දෙමුවුපියන් හිනා වෙන්න පටන් ගත්තා.

“කාගේ වත් අඩුපාඩුවලට හිනා වෙන්න විපා. වියාලාගේ නොදු දකින්න පුරුදු වෙන්න.” අම් ගුරුතුමා ටිකක් නුරුස්සන විදියට කිවිවා.

“අපි පාසල කිරීවෙන් ම ගල් ගුහාව එග පදිංචි වෙමු.” ඉඩ දෙමුවුපියන් හා ගොලුබේලි දෙමුවුපියන් යෝජනා කර ගත්තා.

එන්න පාසල් යන ද්‍රව්‍ය උඟ වූතා. ප්‍රංශී පැටවුන්ට විදා හරි ම සතුට ද්‍රව්‍යක්.

“අපටත් පාසලක්” හැම පැටියකුගේ ම සිතේ රැඳුතා.

පොත් බැංශ්, වතුර බේත්තල් අරගෙන අම්මා තාත්තා වික්ක පැටවුන් පාසල් ආවා.

මෙන්න වික පැටියකු අඩනවා. බේම පෙරලි - පෙරලී අඩනවා. අම්මයි තාත්තයි කොවිවර සනසන්න හැඳුවත් ඇඟිම නම් නැවතුණේ නඟ.

“මට ඔහු . . . මට ඔහු . . . මට ඔහු ම දි . . .”

“සපත්තු නැති ව මට ඉස්කේර්ලේ යන්න බැං . . .”

“මට ඉස්කේර්ලේ යන්න සපත්තු අරන් දෙන්න . . .”

මේ අඩන්නේ හැකැරුලී පැටියයි. හැකැරුලී පැටියට සපත්තු ඔහු වෙලා.

“සපත්තු කියක් නම් කියලා අරන් දෙන්න ද ?” හැකැරුලී අම්මා තමාට ම කිය ගත්තා.

“සපත්තු ජෝඩු හතක් අවක් නම් අරන් දෙන්න පුළුවන්. ඒත් ඉතිරි ටික . . . හැකැරුලී තාත්තා කිවිවා.



“කකුල් ඔක්කොශ් . . . ව ම සපත්තු ඔ . . . නේ . . .” හැකැරුමේ පැටියා අඩනවා.

ව්‍යවර සපත්තු අරන් දෙන්න අම්මටයි තාත්තටයි බැං කියලා ප්‍රංශී හැකැරුමේ පැටියට තේරුණේ නඟ.

මේ සද්ධේට කැලේ සතුන් වට වුණා. ප්‍රංශී පැටියා අඩන හැරියට හැමෝට ම දුකයි.

“අපි හැකැරුමේ පැටියට උදුවූ කරමු.” කහ කුරුල්ලා යෝජනා කළා.

“ප්‍රංශී සපත්තු නේ ඔහු කරන්නේ. අපි සපත්තු මහන්නෙකුට කියලා සපත්තු මහලා දෙමු.” දෙමුලිවිවා කිවුවා.

“මී අප්පු ඔයාට පුළුවන් නේ ද ” ලේන් අප්පු ඇතුළුවා.

මියන් හරි ම කඩිසර ව සපත්තු හදන්න පටන් ගත්තා.

මකුල්වන් අලවන්න, මහන්න උදුවූ කළා.

අනෙක් සතුන් හැමෝ ම තම තමන්ට පුළුවන් උදුවූ කළා.

හැමෝ ම විකතු වෙලා හැකැරුමේ පැටියට සපත්තු හැදුවා.

හැමෝ ම ප්‍රංශී පැටියාගේ කකුල් ඔක්කොටම සපත්තු දැමීමා.

“දැන් ම ම මම ඉස්කොලේ යනවා . . .” හැකැරුමේ පැටියා සපත්තු දාගෙන ඉස්කොලේට දුවන්න පටන් ගත්තා.

ටිකක් දුර දුවගෙන ගිය හැකැරුමේ පැටියා ගිය පිමිමෙන් ම ආහසු දුවගෙන ආවා.

“මොනව ද පුතේ අමතක වුණේ . . .” හැකැරුමේ අම්මා ඇසුවා.

“මට සපත්තු හදලා දුන්න මේ ගොල්ලන් හැමෝ . . . ව ම ස්තූති දි.”

“වී වුණාට මේ සපත්තු නිසා මගේ කකුල්වලට හරි . . . අමාරු දි . . .”

“මට දැන් තේරෙනවා අනික් අය කරන හැම දේ ම අපට ගෙළපෙන්නේ හැති බව . . .”



සතුන් දෙස බලා කි හැකැරුම් පැටියා දාගෙන තිටපු සපත්තු විකින් වික ගැලෙවිවා.

ඊට පස්සේ, ආවා වගේ ම වේගෙන් ආපසු පාසලට දීවිවා.

රී. ඩී. ගුණසිල් මිය
ගුරු උපදේශක,
වැල්ලවාය කළාප අධ්‍යක්ෂක කාර්යාලය.

කතාව : අපේ කැලේ ඉස්කේපේලේ
 යොදාගත හැකි තේමා : අපේ යහ පැවිත්ම

තහවුරු කළ යුතු කරණය	ගුරු මධ්‍යන් වීම් සඳහා ක්‍රියාකාරකම්
<ul style="list-style-type: none"> ■ ඉගෙනීමට සැමට සමාන අයිතියක් ඇති බව ■ අන් අය අගය කිරීම. ■ පුද්ගල විවිධතා හඳුනා ගැනීම / පිළිගැනීම නා ගරු කිරීම. ■ සාමූහිකත්වයෙන් කටයුතු කිරීම. ■ තර්කානුකුල විෂ්තරණය 	<ul style="list-style-type: none"> ■ මෙම කතාව ඔස්සේ පහත සඳහන් අවස්ථා මත කරමින් ප්‍රශ්නයට පිළිතුරු දීමට සිසුන්ට අවස්ථා සලසන්න. * “බක බක බක” ගෙණි දෙමුවුපියන් හිනාවෙන්න පටන් ගන්තා. විහෙම බක බක ගාලා තිනා වෙන්න නොදු නෑ කියලා අම්‍රාලභාම් ක්වුවේ ඇයි ? ■ මේ සඳහා සිසුන් බඩා දෙන පිළිතුරු ගතපා ගනීමින් පහත සඳහන් කරුණු අවධාරණය කරන්න. * අන් අයගේ අදහස් උපහාසයට ලක් කිරීමෙන් වික් ව වැඩ කිරීමට බාධා විය හැකි බව ■ මේ කතාවේ හැකරුලි පැටියාට අනිත් අය උදවු කළ ආකාරය පිළිබඳ සිසුන්ගේ අදහස් විමසන්න. ■ මේ ආකාරයට අන් අයට උදවු කිරීම සඳහා පිරසක් මෙස වික් ව කටයුතු කළ අවස්ථා පිළිබඳ අත්දැකීම් වික් වික් සිසුවාට ඉදිරිපත් කිරීමට අවස්ථාව බඩා දෙන්න. ■ සිසු අත්දැකීම් මගින් ද සාමූහිකත්වයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මත කර දක්වන්න. “මට දැන් තේරෙනවා අනිත් අය කරන හැම දේ ම අපට ගැලැපෙන්නේ නැති බව.” මේ විදියට හැකරුලි පැටිය ක්වුවේ ඇයි ? ■ මේ වගේ අපටත් ආස නිතෙන, වීත් අපට නොගැලැපෙන දේවල් තියෙනවා ද ? වී මොනවා ද ? ඇයි අපට වීවා නොගැලැපෙන්නේ ?

03. හැමෝ ම වටිනවා

දුවසක් කුස්සියේ මහා කාලගෝටිටියක්. කටට කෙප උනන සුවඳුකුත් විනවා.

“මොකක් ද මේ කුස්සියේ සිද්ධ වෙන්නේ . . . ?” වික්කෙනෙකු විකක් කියනවා . . . තව වික්කෙනෙක් තවත් විකක් කියනවා . . . විකට වික කියා ගන්නවා . . . තරහෙන් කතා කරනවා . . . කවුරු වත් නවත්වන පාටක් නම් ජේන්න නෑ . . . ”

හ්ම් . . . ම් . . . ඒ වගේ ම සුවඳ හමන කිරී හොඳුකුත් තියෙනවා. වියා හඳුක් වගේ හිනා වෙවී මේ හැම දෙනාගෙන කතා අහගෙන ඉන්නවා.

ටිකක් පං වෙලා බිමු , මොකක් ද මේ කළබලය කියලා . . .
ආ . . . කිරී හොඳු හඳුන්න උදුවූ කළ අය තමතමන්ගේ පුරාජේරඹ කියව ගන්නවා

“කිරී හොඳු හඳුන්නේ කොහොම ද හටිටියක් නැති ව . . . මම වටින ම කෙනා හින්දා තමයි කිරී හොඳු තව මත් මගේ ලැය ම ඉන්නේ . . . ”
හටිටිය ආඩම්බරයෙන් කිවුවා.

“හටිටියක් තිබුණාට කිරී හොඳුක් හැදේව් යෑ . . . ඒකට වුවමනා දේවල් හොඳට සීරුවට කපලයි බ්‍රහ්මන ඕන . . . අමු මිරස්, රත්තුනු, රම්පේ, කරපිංචා . . . මේවා අම්මා හිනියට කපා ගන්නවා දැක්කේ නදුදු ?” පිහිය උස් හඩින් කිවුවා.

“මේ . . . ඇහුණා ද ? කිරී හොඳුක් නම් කිරී ඕන . . . කිරී ගන්නේ කොහොම ද මං නැතුව . . . මතක තියා ගත්තොත් හොඳයි, මං නැති ව කිරී හොඳි හඳුලා හමාර යි . . . ” හිරමනය මහා ගම්හීරකමක් මවා ගෙන කිවුවා.



කවුරු වත් කැමති නඩ පරාද වෙන්න. හැම කෙනා ම කියන්නේ
තමන්ගේ පුරාලේරුව.

ඇන්න විතකොට ම පුංචි ගියක් ගයමින්, නැවුමක් නටමින්, තාලයට
අඩි තිය තිය හැන්ද නටාගෙන ආවා.

පිහේ තිවිව වෙලේ පටන්
හොඳ්දේ ඉණු අසූල් බල
හොඳ්ද හඳු නිවෙන තුරා
හොඳ්ද වික්ක නැවුවේ මං

“මේ . . . අහලා නැඳ්ද කතාවක් . . . ?” හැඳි නොගා හදන කිරී
හොඳ්ද . . . මොන වගේ ද කියලා . . . මං නැතුව නම් කිරී හොඳි රසට
කන්න හිතන්න වත් විපා . . . ” හැන්ද කිවුවා.

“මම තමයි වැඩිය වටින්නේ . . . ”

“නඩ . . . මම ය වටින්නේ . . . ”

“වැඩියෙන් ම වටින්නේ මම ය . . . ”

“මම නැතුව කොහොම ද . . . ?”

“වින්න විපා . . . මාත් වික්ක හැජ්පෙන්න . . . ”


වික්කෙනෙකුට වඩා හයියෙන් අනෙක් කෙනා කියවනවා. රෝ වඩා
හයියෙන් තවත් කෙනෙකු කියවනවා. කුස්සියේ වික ම සේෂාවක්.

“මෙන්න ඒ පාර තුනපහ බේතුලුත් පටන් ගත්තා.”

බේතුල් විකට වික රිකි රිකි ගා හැජ්පෙමින් වීගොල්ලන්ගේ
පුරාලේරුව කියවන්න පටන් ගත්තා.

රණ්ඩුව වින්න වින්න ම වැඩි වුණා. විකිනෙකා හැජ්පෙමින් රණ්ඩු
වුණා.

බේතුල් ගිහින් හිරමණායේ හැජ්පුණා. . . . හිරමණායයි, පිහියයි,



හටිරියයි විකට හැඹ්පුණා. ගින්දර විහාර මෙහාට පත්තු වෙවී තමන්ගේ සැර පෙන්නුවා.

කුස්සිය වික ම ගෝරනාඩුවක්
වික පාරට ම “වාරා . . .ස් . . .” කිරී නොද්ද බිම !

නොද්ද බිම දිගේ ගලා ගියා.

රණ්ඩු වෙවී හිටපු හැමෝ ම ඇස් ගෙඩී ලොකු කරගෙන බය වෙලා බලාගෙන තිරියා.

“දැන් සතුට ද ? ” මිරස් ගල තරහෙන් ඇතුවා.

”මික කරගන්න නේ ඔව්චර වෙලා දැගලුවේ . . . අයි ඔයගොල්ලන්ට තේරේන්නේ නැත්තේ හැම වික්කෙහෙකු ගේ ම උදවුවක් නැතුව කිරී නොද්දක් රසට හඳුන්න බැහැයි කියන වික . . . නොදුට හඳු ගත්ත පොල් කිරිමික වගේ ම උඩ්හාල් ඇටෙත් වටිනවා. අයි කරපිංචා, මූනු, රමිජේ . . . කුස්සියේ වැඩවල දී ඔයගොල්ලන් හැම දෙනාට ම වික වගේ වටිනාකමක් තියෙනවා . . .”

රණ්ඩු වෙවිට හැමෝ ම ලංඡ්ජාවෙන් බිම බලා ගත්තා.

එච. ඩබ්ලු. ඩබ්ලු. එම්. සංචාර උච්ච රුක්වැල්ල මය
කරිකාවාරය,
මල් ප්‍රාථමික සංවර්ධන භා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව,
පාතික අධ්‍යාපන ආයතනය.



කතාව : නැමෝන්ම වටිනවා
 ගොදාගත හැකි තේමා : අපේ ගෙදර, මිනිසුන් වැඩ කරන තැන්

තහවුරු කළ යුතු කරණු	ගුරු මධ්‍යින් වීම් සඳහා ක්‍රියාකාරකම්
<ul style="list-style-type: none"> ■ සාමුහිකත්ව නොවන තැන අපට බොහෝ දේ අනිම් විය හැකි බව ■ යම් කාර්යයක් ඉටු කිරීමේ දී ඉතා කුඩා දෙයකින් / අයෙකුගෙන් ලැබෙන දායකත්වයේ වැදුගත්කම 	<ul style="list-style-type: none"> ■ ඔයගොල්ලන්ට හිතෙන විදියට කිරී හොඳේක් රසට හඳුන්න වැඩියෙන් ම වටින්හේ මොනවා ද ? ■ සිසුන් ලබා දෙන පිළිතුරු අනුව වෙන් වෙන් වශයෙන් යම් කාර්යයක් සිදු කරනවාට වඩා සමුහෙයක් වශයෙන් වම කාර්යය ඉටු කිරීමෙන් වම කාර්යය වඩා සාර්ථක වන බව තේරේම් ගැනීමට කතාඛහක් තුළින් ඉඩ සලස්වන්න. “හොඳට හඳුගත්න පොල් කිරී ටික වගේ ම උත්හාල් ඇටෙන් වටිනවා. ඇයි, රමිපේ, කරපිංචා” මේ විදියට මිරස් ගල කිවේ ඇයි ? ■ සිසුන් ලබා දෙන පිළිතුරු ඇසුරෙන් කිරී හොඳේදට ගොදනු ලබන ද්‍රව්‍ය ප්‍රමාණයෙන් විශාල සහ කුඩා වුවත්, ඒ කුඩා දේ නොමැති වුවහොත් කිරී හොඳේද රසයෙන් අඩු වන බව පෙන්වා දෙන්න. “මේ වගේ ඔයා ගෙදර නැති වෙලාවට ගෙදර අනිත් අයට මොනවා හිතෙනවා ඇති ද ?” ■ සිසුන් ලබා දෙන පිළිතුරු අනුව දරුවන් නිසා නිවෙස සුන්දර වන බව, සතුට පිරෙන බව පෙන්වා දෙන්න. ■ මේ තුළින් විහෙම අවස්ථාවක දී විහි සුන්දර බව, සාර්ථකත්වය හා වැඩි වටිනාකමක් ලැබේම සඳහා ඉතා ම පුංචී දේ වමින්, පුංචී කාර්යයන්වලින්, පුංචී අයගෙන් ඉටුවන වටිනා මෙහෙය අයය කරන්න. ■ මේ ආකාරයට දරුවන්ට මතකයට නගා ගත හැකි පාසලේ ආසන්න අත්දැකීමක් සිහියට නගමින් ඉහත කරණු තවදුරටත් තහවුරු කරන්න. ලභ : “පහ්තිය සරසන්න සක්‍රී බොහෝ සැරසිල් අතර කුඩා සැරසිල්ලක තිබෙන සුන්දරත්වය” “ගුරු මේසය සරසන සිසුන් ගෙනා බොහෝ මල් අතර පුංචී පුංචී මලක් ගෙනෙන සුන්දරත්වය”

04. උඩ ගිය සරැංගලේ

ඉස්කේප්ලේ අගෝස්තු නිවාඩුව. සෙල්ලම් කරන්න ඕන තරම් කල් තියෙනවා. පවතියි, හසනුයි, කේසලයි ගේ යාල්වෝ. කටිරිය වෙන දා වගේ ම සවස සෙල්ලම් කරන්න විකතු වුණා.

“අද නම් බැං හැංගීමුත්තං කරන්න . . .”

“විහෙනම් කේසල ම කියන්න කේ . . . අපි අද මොකක් ද කරන්නේ කියලා . . .”

“අපි සරැංගල් යවමු”

“අන්න වැඩි” තුන්දෙනා ම විකාර වුණා.

“මගෙන් පාට කොළ” පවති කිවුවා.

“මම නූල් ගේන්නම්” ඒ හසන්

“අජේ අක්කටයි අයියටයි නිවාඩු. වියාලත් අපට උදුව කරාවි.”

කේසල කිවුවා.

අයියා බට පතුරු කපලා දුන්නා. හැමෝ ම විකතු වෙලා ඒවා ගැට ගැහුවා. පාට පාට කොළ අලවලා සරැංගල් ලස්සන කළා. අක්කා තමයි රැලි කපලා දුන්නේ. හැමෝ ම විකතු වෙලා ලස්සන සරැංගල් හැදුවා. මෙකු ම සරැංගලය හැදුවෙමි හසන්.

“මියාගේ සරැංගලය නම් හරි ම ලස්සනයි හසන් ” කේසල කිවුවා.

“විහෙනම් මියා මේක ගන්න. මට මියාගේ වික දෙන්න.” දෙන්නා සරැංගල් මාරු කර ගත්තා.

හැමෝම වෙල් යාය පැත්තට දිවුවා.

ප්‍රංචි ප්‍රංචි සරැංගල් අතරේ මෙකු සරැංගලයට ආධ්‍යාත්මික දැනුණා.





හැමෝම තම තමන්ගේ සරිංගල් උඩ යවන්න පටන් ගත්තා.

“කොහොම ද මගේ තරම . . . මගේ වර්ල්වල දිග . . . මට උඩට ම යන්න පුළුවන් . . . උඩ . . . ට ම යනවා මං . . .” ලොකු සරිංගලය තව තවත් ආධිකිර වුණා.

තවත් පුංචි පුංචි සරිංගල් වෙල් යායට ඇවේත් තිබුණා. ලොකු සරිංගලය පුංචි සරිංගල් දිහා බැඳුවේ වත් නං.

“අප්පේ . . . මෙව්වර වෙලා ඔහේ හිටපු සරිංගල්වලට මෙන්න බොලේ පත්‍ර ඇවේත්මා. අපි කියන දේ අහන්නෙත් නං. අන්න . . . අන්න . . . කතා කරනවාත් වගේ . . .”

“මය විකකට වත් මාත් වික්ක නම් උඩ යන්න බං . . .” ලොකු සරිංගලය රික රික උඩට ගිය.

පුංචි සරිංගලුත් අතැරයේ නං . . . වියාලාත් උඩට ම යන්න උත්සාහ කළා. එත් ලොකු සරිංගලයට පූ වෙන්න බැරි වුණා.

“මියාලා කොහොම ද මට වඩා උඩ යන්නේ . . . මම තමයි ලොක්කා . . .” ලොකු සරිංගලය තව තවත් උඩ ගිය.

පුංචි සරිංගල් ලොකු සරිංගලයට කතා කළා. “මියාලා වික්ක මොනවා කතා කරන්න ද . . .? මගේ කිරීටුවට වත් මියාලට වින්න බං . . .”

ලොකු සරිංගලය වේගයෙන් උඩ ගිය. තවත් උඩ ගිය. පුංචි සරිංගල්වලට විෂ්වර දුර යන්න බැරි වුණාත් වියාලා කරිටිය ම විකතු වෙලා හිනා වුණා. කතා කළා. කරණාම් ගැහුවා. හොඳට විනෝද වුණා.

“මේ මොක ද මේ . . .”

“මොක ද මෙව්වර හයියෙන් සුපුරු හමන්නේ . . .” ලොකු සරිංගලයට විය පාලනය කරගන්න බැරි වුණා.



වේක කොට්ඨර වේගයෙන් උඩ ගියා ද දැන්නව ද ? නුත්ත කඩා . . . ගෙන ම උඩ ගියා. ගිහිල්ලා . . . ගිහිල්ලා . . . ගිහිල්ලා . . . උසි . . . ගහක උඩ ම අත්තක රැඳුනා.

වේ වෙන විට වියාගේ කොළ ඉරිලා , . . . රැපී කඩීලා . . . තොදුටෝම කැත වෙලා . . .

ලොකු සරුංගලයට හරි ම දුක යි. වියා ප්‍රංශී සරුංගල් දිහා බැලුවා. ප්‍රංශී සරුංගල් හිනා වෙවී කතා කරමින් විනෝද වෙනවා . . .

“මම ආඩම්බර වුණා වැඩි යි. . . වේකයි මට මෙහෙම වුණ් . . .”
වියා තනියම සිතුවා.

පවතියි, හසුනුයි, කේසලයි විකතු වෙලා සරුංගලය බිමට ගත්තා.
ආයෙන් කොළ අත්තලා ලස්සන කපා.

“අන්න ආයෙන් ලොකු සරුංගලය විනවා” ප්‍රංශී සරුංගල් කතා
වුණා.

“මම ආයිත් ආවා . . . වීත් මම මේ පාර නම් ඔයගොල්ලන්ගෙන්
ඇත් වෙලා යන්නේ නඡ . . . ඔයගොල්ලෝ වික්ක ම ඉන්නවා . . .” ලොකු
සරුංගලය කිවුවා.

“අහංකාර වෙලා අහසේ ඇතට යනවට වඩා යාලිවන් වික්ක විකට
ඉන්න කොට කොට්ඨර සතුපු ද . . .” ලොකු සරුංගලයට සිතුණා.

ආචාර්ය ලමිකා බටුවට මිය
තාජෑත්තික උපදේශක GIZ

කතාව : උඩ හිය සරුංගලේ
යොදාගත හැකි තේමා : අපේ යහ පැවිත්ම

තහවුරු කළ යුතු කරණු	ගුරු මැදිහත් වීම සඳහා ක්‍රියාකාරකම්
<ul style="list-style-type: none"> ■ බෙදාහදු ගැනීම හා නූවමාරු කර ගැනීම පුද්ගලයින් අතර අන්තර් සඛුදානා තහවුරු වීමට හේතු වන බව ■ වික් වික් පුද්ගලයන් පිළිබඳ පුරුව නිගමන නොසළකා අවශ්‍ය අවස්ථාවල දී උදුව කිරීම 	<p>“මේ කතාවේ හසුහිදි, කොසුලයි දෙන්නා සරුංගල් මාරු කර ගත්තා විශේ ඔයගොල්ල තමන් ප්‍රග තිබුණු දෙයක් බෙදාගත්/නූවමාරු කරගත් අවස්ථා කියන්න.”</p> <ul style="list-style-type: none"> ■ සිසුන් ඉදිරිපත් කරන අවස්ථා මත කර දක්වමින් බෙදාහලු ගැනීමෙන් යම් අයකුට ප්‍රයෝගනයක් අත්වන්නා සේ ම ඉන් සතුවක් ද අත්වන බව අවධාරණය කරන්න. ■ ලොකු සරුංගලය හා පොඩි සරුංගලය වශයෙන් සිසුන් යුතු කිරීමෙන් වෙන් කරන්න. ■ වීම යුතු සරුංගලය වීම සිසුවකු ලොකු සරුංගලය වශයෙනුත්, අනෙක් කුඩා සිසුවා සරුංගලයක් වශයෙනුත් නම් කරන්න. ■ ලොකු සරුංගලය දැක් සුළුගට හසු වී කැඩුණු අවස්ථාවේ උදුව ඉල්ලන ආකාරයත්, රීට පොඩි සරුංගලය දක්වන ප්‍රතිචාරයන් රාජන මගින් ඉදිරිපත් කිරීමට යොමු කරන්න. ■ මෙති දී සරුංගලයට උදුව කිරීමට පෙළමෙන පොඩි සරුංගල්වල ප්‍රතිචාර අගයන්න. ■ රීට උදුව නොකිරීමට දක්වන ප්‍රතිචාර වෙතොත් එවා අයෙකු කරන්න. ■ යම් අයකු කළුන් කළ කි දී කිසිවක් නොසළකා උදුව කළ යුතු අවස්ථාවල උදුව කිරීම යහපත් ගුණාංගයක් ලෙස දක්වා විවැනි ගුණාංග සහිත වීම/විවැනි ගුණාංග ඇති අය අගය කරන්න. <p>“මම ආයෙන් ආවා . . . වික්ක ම ඉන්නවා” මේ විදියට ලොකු සරුංගලය කිවේ ඇයි ?</p> <ul style="list-style-type: none"> ■ අනාංකාර ව අන් අයගෙන් නූදෙකලා වී සිටීමෙන් අනාරක්ෂිත වීමට හේතුවක් වන බව මෙම ප්‍රශ්නයට ලබා දෙන පිළිතුරු ඇසුරෙන් මතු කර දක්වන්න.

05. අපි විතර ද?

කාලෙකින් වැස්සක් නං. ගස් වැල් හොඳවෝම වේලිලා. බොහෝන වතුර රිකක් වත් සොයා ගන්න විදියක් නං. මහා ලොකු ඉඩෝරයක්. ගස් වැල් වේලිලා යන කොට ගෙධී මල් ඉතිරි වේවි යං.

කහ සමන්ලයන්ටත් පැණි නැතුව හොඳට ම කරදුර. පැටවුන් බඩිගින්නේ ආධින වික තරම් සමන්ල අම්මලාට තවත් දුකක් නං . . .

“මම උදේශට ඉර පායන පැත්තට පියාමූලා ගිහින් බැලුවා. මල් පිපෙන ගහක් තියා කොළ තියෙන ගහක් වත් මේ අහල පහතක නං . . .”

“මමත් අපි නිතර මල් පැණි හොයාගන්න පැත්තට ගිය. . . අම්මෝ. . . මං නිකං මහන්සි වුණා විතරයි.” වික් සමන්ලයෙක් කිවුවා.

“මමත් මේ දැන් ආවා විතර දි . . .”

මමත් ඉර බහින පැත්තට පියාමූලා බැලුවා . . . මේ ප්‍රාග පාතක නම් මල් පිපෙන ගස් නං . . .” ඒ තවත් සමන්ලයෙක්

“මෙහෙම හිටියෙන් නම් ඇපට බඩිගින්නේ ම මැරෙන්න තමයි වෙන්නේ. තවත් විභාපත් වෙන්න කලින් අපි අනෙක් පැතිවල මල් තියෙන තැනක් සොයා ගෙන යන්න ඕන මින . . .” කහ සමන්ලයන් අතර සිටි වැඩිහිටි සමන්ලයෙක් කිවුවා.

හඳම දෙනා ම ඒ අදහසට කැමති වුණා. පුංචි සමන්ල පැටවුන් වට කරගෙන කහ සමන්ල රැන ම මල් සොයාගෙන වීගොල්ලන් බලපු නැති අනිත් පැතිවලට පියාමූන්න පටන් ගත්තා.

ගිය . . . ගිය . . . ගිය . . .

මල් තියෙන තැනක් ජේන්නවත් නං . . .

“අම්මෝ. . . මට නම් තවත් යන්න බැ . . . හරි . . . මහන්සි දි . . .”

“මේ ඉරි තැල්තු පොලෝට විතර යි, ගස්වල් ඔක්කෝ ම වේලිලා . . .”

“නිකං මහන්සි වෙලා මැරෙන්නේ නැතුව, අනේ නවතිමු . . .”

සමනලයන් තම තමන්ගේ අපහසුතාව කියන්නට වුණා.

“විහෙම කියලා බැං දුරුවනේ . . . තව රිකක් ගිහින් බලමු. නිකම් ඉන්නවට වඩා උත්සාහ ගන්න වික වටිනවා . . .” වැඩිහිටි සමනලයා අනෙක් ඇය දිරීමත් කළා.

සමනලයන් ආයෙත් පියාමින්න පටන් ගත්තා.

“මේ කවුද මේ . . . අනේ . . . රතු සමනල රංචුවක් . . . ඔයාල මල් තියෙන තැන් දැන්නව ද . . .? ”

“නඩ . . . අපිත් මේ මල් තියෙන තැනක් සොයාගෙන යනවා. අපේ ඇය හොඳට ම දුරුවල වෙලා මල්පැණි නැතුව”

“අපි ආපු පැත්තේ නම් මල් නඩ . . .”

“අපි ආපු පැත්තේත් නඩ . . . අපි ඉර නැගෙන පැත්තේත් බැලුවා . . . සවසට ඉර බහින පැත්තේත් බැලුවා . . . එෂ් කොහො වත් නඩ . . .”

“විහෙනම් අපි අනිත් පැතිවලට යමු . . .” කියලා සමනලයන් ආය මත් පියාමින්න පටන් ගත්තා.

“ඔහොම හෙමින් හෙමින් ගියෙන් නම් තවත් ද්‍රව්‍යක් වත් යාව් පැණි හොයා ගත්තා. මක්මනට යන්න . . .” වැඩිහිටි කහ සමනලයකු යෝජනා කළා.

“අපේ පැටවු හරි ම පුංචි යි. හොඳට ම වයසක ඇයත් අපේ රංචුවේ ඉන්නවා. වියාලට වේගයෙන් වින්න බැං. ඔයාලා යන්න. අපි හෙමිහිට වින්නම්” රතු සමනල රංචුවේ කෙනෙකු කිවුවා.

“හරි විහෙනම් අපි යන්නම් . . . පරිස්සමෙන් වින්න . . .” කියමින් නැවතත් සමනල රංචුව ගමන් කරන්න පටන් ගත්තා.

කදු උඩින්, වියලිතු ගස් අතරින් ගිය. යනවා . . . යනවා . . . යනවා, ඉවරයක් නැතුව ම යනවා . . .

“දැන් නම් මං නවතිනවා” වික් සමනලයකු කිවුවා.

“අනේ ඔව් මටත් බණ මාත් නවතිනවා”

“ඔව් . . . මාත් ඉන්නවා”

“මගේ පිහාටු දෙක නොදුට ම රිදෙනවා. මාත් ඉන්නවා.” අනෙක් සමනලයනුත් කියන්න පටන් ගත්තා.

“මේ . . . මේ . . . නවතින්න විපා”

“මට දැන් සුවදුක් දැනෙනවා. ඔයාලත් බලන්න මේ සුවද වින්නේ කොහොන් ද කියලා. පූ පූ ම මල් තියෙනවා . . .” වැඩිහිටි කහ සමනලය කිවුවා.

හැමෝශේ ම නිතට අමුත් බලාපොරොත්තුවක් ඇති වුණා. නැවතත් ප්‍රාණුවත් වුණා. හැමෝශේ ම ඒ මේ අත පියුම් පියුම් සේදීසි කළා.

“ආ . . . න්න . . . මල් තියෙන් . . .” පොඩි කහ සමනලයෙක් හඳුයෙන් තවු සලුමින් කෑ ගැසුවා.

වතුර සිදි ගිය ගෙක් ආසන්නයේ ඇති ප්‍රංචි දිය කඩිත්තක් දෙපස මල් පිළි තිබුණා. හැමෝශේ ම ඒ මල් වෙතට සතුරින් පියුම් ගියා.

මලින් මලට පියුම් ඉවසිල්ලක් නැති ව පැණි බිවිවා. ප්‍රංචි පැවතු බඩ පුරවා ගෙන නටන්න පටන් ගත්තා.

තරැනා කහ සමනලයන් කීප දෙනෙකු තව තවත් පැණි සොය සොය බොන්න පටන් ගත්තා.

වැඩිහිටි සමනලය මල් පැණි ටිකක් බිවිවා. ඉන් පසු වික් කොටසකට අනෙක් සමනලයන්ට වින්න නොදී රැක බලා සිටියා.







“මොකද අර සීයා කරන්නේ . . . වියා බොහෝනේත් නඩු . . . අපට දෙන්නේත් නඩු . . .” වික් කටකාර සමනලයෙක් කිවුවා.

“යමු . . . අපි ගිහින් අහමු. අපි කොච්චදෙවෙන් ද මේ රික සොයා ගත්තේ. වියා ඒක බොහෝන දෙන්නේත් නඩු . . .” ඒ තවත් හිතුවක්කාර සමනලයෙක්.

“අයි ඔය මල්වල පැණි බොහෝන දෙන්නේ නඩත්තේ. සීයට මොකද මේ වෙලා තියෙන්නේ.”

“දුරුවනේ අපි විතරක් නෙමෙයි පැණි බොහෝන්. දැක්ක නේදු අපි පහු කරලා ආ රතු සමනල රංවුව. ඒ අය තව මත් පැණි හොයනවා ඇති . . . දැන් හොඳවෝම හෙමිබත් වෙලා ඇති. අපි ඒ අයටත් පැණි තියමු.”

“විහෙනම් අපි ගිහිං ඒ අයට වික්කගෙන විමු . . .” කහ රංවුවේ ඉන්න දැයෙන් දෙන්නා ඉදිරිපත් වුණා.

පණිවිධිය ලබුණු රතු සමනල රංවුව ඉවසිල්ලක් නඩති ව විතනට පියුණා ආවා.

සමනල රංවුවේ පුංචි පැටවුන් “සුරුස් . . . සුරුස් . . .” ගෙළ පැණි බේගෙන බේගෙන ගියා.

වික් දැකපු මල් හොයා ගත් කහ සමනලයන්ට සතුව ම සතුවයි. පැණි බේ සතුව වූ රතු සමනල රංවුවේ පැටවුන් ඒ පැත්තට මේ පැත්තට පියුණා පියුණා නඩවුවා. කහ සමනල පැටවුන් ද වියට විකතු වුණා.

වැඩිහිටි රතු සමනලයන් කහ සමනලයන්ට ස්තුති කළා.

ඒච්. ඩිජිලිච්. ඩිජිලිච්. එම්. සැස්වා රචකි රඛක්වැද්ල මය
කට්ටකාවරු,
මුල් ප්‍රාථමික සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව,
ජාතික අධ්‍යාපන ආයතනය.

කතාව : අපි විතර ද
 ගොඳුගත හැකි තේමා : අප කන බොහ දේ, අපට සිනෑ දේ ලැබෙන හැටි,
 වටපිටාවේ සිදු වන වෙනස්කම්

තහවුරු කළ යුතු කරණය	ගුරු මධ්‍යින් වීම් සඳහා ක්‍රියාකාරකම්
<ul style="list-style-type: none"> ■ ගැටුලු විසඳීම 	<p>“මේ කතාවේ ඉන්න කහ සමන්ලයන් මොනව ද හෝට්ටේ ?”</p> <p>“වීගොල්ලෝ මුලින් ම පැනි හෝට්ටේ කොයි පැතිවල ද ?”</p> <p>“වී පැතිවලින් වීගොල්ලන්ට පැනි හම්බ වුණා ද ?”</p> <p>“හම්බ වුණේ නැත්නම් රිපුගත පැනි හොයාගන්න කහ සමන්ලයන් මොකද කළේ ?”</p> <p>“නැම දා ම පැනි හොයා ගන්න තියෙන පැතිවලින් පැනි හම්බ වුණේ නැති කහ සමන්ලයන් මොක ද කළේ ?”</p>
<ul style="list-style-type: none"> ■ අන්තර්ව උදුව කිරීම 	<p>■ සිසුන් ඉහත ප්‍රශ්නවලට ලබා දෙන පිළිතුරු ආණුයෙන් යම් ගැටුවකදී අප සුපුරුදු මෙස ව්‍යුහයේ විසඳුම්වලට වඩා වෙනස් විසඳුම් තිබිය හැකි බව එත්තු ගැන්වීමට සලස්වන්න.</p>
<ul style="list-style-type: none"> ■ බෙදාහැනු ගැනීම 	<p>■ “දරුවනේ අපි විතරක් නොමෙයි පැනි බොන්නේ. දැක්ක නේද අපි පහු කරලා ආ රතු සමන්ල රංචුව. ඒ අය තව මත් පැනි හොයනවා ඇති . . . දැන් හොඳටෝම හෙම්බත් වෙලා ඇති. අපි ඒ අයටත් පැනි තියුම්.”</p> <p>■ මෙම කොටස නැවත උපටා දක්වම්න් සම්පත් හිග කාලයක දී වුවත් තිබෙන සම්පත් අන් අය සමග බෙදාහැනු ගැනීම උතුම් ගුණයක් බව කතාඛනක් මගින් සිසුන්ට පෙන්වා දෙන්න.</p>

06. වලස් පවුල් විනෝද ගමන

කැලැකෙට් ඉන්න වලස් පවුල් කීපයක් විකතු වෙලා විනෝද ගමනක් යන්න සූදානම් වුණා. හැමෝ ම ගපරාමෙට වැඩි.

සමහරැන් කසම බේම රැස් කළා. සමහරැන් දර, වතුර රැස් කළා.

තවත් සමහරැන් යන තැන් හා විනෝද වන හැරි සාකච්ඡා කළා.

නඩි ගුරා වලස් මාමා. වියාගේ උපදෙස් අනුව තමයි හැම දෙයක් ම වෙන්නේ. වලස් මාමා තමයි යන්න වාහනයක් සූදානම් කළේ.

අස්ථ කැලැකෙට් උස්සන බලලා විනෝද වෙන්න වගේ ම, වලස් පැටවුන්ට කැලේ විස්තර උගන්වන්නත් වලස් දෙමුවුපියන්ට ඕනෑ වුණා.

“හැම දෙනා . . . ම වෙලාවට වැඩි කරන්න ඕන . . . හැම දෙමුවුපියෙක් ම තමන්ගේ ප්‍රමයින් ගැන බලන්න ඕන.”

“දෙමුවුපියෝ නැති ව ප්‍රමයි වින් මෙහේ යන්නේ විනෙම නැ ! . . .


අපි යන්නේ පුරුදු නැති කැලැකෙට් ! . . . නපුරක් වෙන්න පුරුවන් !”

හැමෝ ම වලස් මාමාගේ කතාවට විකර වුණා.

එන්න විනෝද ගමන යන ද්‍රව්‍ය . . . හැමෝම වලස් මාමා කී විදියට වේලාවට ඇවිත්, බස් විකට නැංගා.

පැටවුන් පොර අල්ලමින් ජන්ල ප්‍රගට පැන ගත්තා. වී, යන ගමන් වට්ටිට බලන්නයි.





බසය පැය ගානක් ගියා.

යන ගමන් වලස් වැඩිහිටියන් මේ පැණි හැමෝරු ම බෙදුවා. කමින් බොමින් ගේ කියමින් හැමෝරු ම විනෝද වුණා. බසය ලොකු කැලැඳවක් ඇතුළේ නැවත්තුවා.

“හා . . . දැන් හැමෝරු ම පරිස්සමෙන් බහින්න” වලස් මාමා කිවුවා.

“අමිමෝරු . . .! මේ කැලැඳවේ ලොකු . . .” පැටවුන්ට සිතුණා.

හැම දෙනා ම මාමා ඉස්සර කරගෙන කැලැඳව ඇතුළට ගියා. ලොකු ම ලොකු ගස් නිසා ඇගට රස්නයක් දැනුණේ නං. වෙනසක් දැනුණුත් නං.

“අමිමේ ! අපි ඇවිල්ලා මේ කැලේ නවතිමු.” වලස් පැටියකු අම්මාගෙන් ඇතුළුවා.

වලස් අම්මා හිනා වෙලා පුතාගේ ඔල්ව අතශකවා. වලස් නඩී වට පට බල බලා තව තවත් කැලැඳවේ ඇතුළට ම ගියා.

මේ අතරේ ඉන්න දැයකාර වලස් පැටියකු පාරේ තිබුණු මේ අඟ් පැලයක් ගැලෙවිවා.

“අදි මේ අඟ් පැලය ගැලෙවිවේ . . .? ” වලස් මාමා විකක් තදින් ඇතුළුවා.

“අපේ කැලේට ගෙනිහින් හිටවන්න” වලස් පැටිය බයෙන් වගේ හෙමීට කිවිවා.

“පැටියේ . . . ඔයා කලේ හොඳ වැඩක් නෙවෙයි. මේ අඟ් පැලයක් ඔනෑ වුණා නම් ඇටයක් ගෙනියන්න තිබුණා . . .”

“‘ල් වුණාට මෙතන මී අඟ පැල ඕන තරම් තියෙනව නේ . . .’”

“‘පැල වුණු අඟ පැලය අයිති කැලේට දි . . .’”

වලස් පැටියට ලජ්ඡා හිතුණා. තමා කලේ වැරදි වැඩක් බව තෝරෙණා.

“‘මම මේ පැලය ආයෝත් හිටවන්නම්’” වලස් පැටිය කිවුවා.

වලස් පැටිය තිබුණු තැණින් ම පැලය සිටෙවිවා. අත් තිබුණු වතුර බේත්තලයෙන් වතුර රිකකුත් දැමීමා.

“‘හොඳ ප්‍රතා . . . අපේ අනින් වරදක් වුණෙන් අපි එක පිළිගන්න ඕන . . . ඒ වගේ ම වැරදේද නිවැරදි කර ගන්නත් ඕන . . .’” වලස් මාමා පැටියාගේ හිස අතාමාමින් කිවුවා.

වලස් මාමා විතන තිබුණු ලොකු මී අඟ ගසකට නැගලා අතු සෙලෙවිවා. හැමෝ ම මී අඟ අනුලාගෙන රස කර කශවා.

“‘දැන් අපි ගාව මී අඟ ඇට ගොඩා . . .ක් තියෙනවා.’” වලස් පැටියක කිවුවා.

“‘එ්වායින් රිකක් අපි අපේ කැලේට ගෙනියන්න තියා ගනිමු. අනික් රික කැලේ ඇවේදින ගමන් තැන තැන හිටවමු.’”

“‘අපි කැලේ ලස්සන බලන ගමන් කැලේ තවත් ලස්සන කරමු. අපි හිටවන ගස්වලින් තවත් අයට යහපතක් වේවි’” වලස් මාමා යෝජනා කළා.

“‘එක නම් හොඳ අදහසක්’” හැම දෙනා ම කැමති වුණා.

හැමෝ ම වලස් මාමා කි ලෙසින් ම මී අඟ ඇට හිටවමින් කැලේ

අසීරය නැරුවා. මී අඟ ඇට රිකක් තමන්ගේ කැලේ නිවචනත් තියා ගත්තා.

වලස් නයේ ඇති වෙන තුරු ඇවිද්දා. හොඳ . . ට විනෝද වුණා.
“දැගලුවා ඇති දරුවනේ . . . ඉක්මනට බස් විකට නගින්න ගෙදර යන්න.

“කවුද කවුද මේ කුණු දාලා තියෙන්නේ . . .” බස් විකේ දොර අසල දමා තිබු කුණු රිකක් දැකලා වලස් මාමා ඇහුවා.

හෙමින් හෙමින් බස් විකෙන් බැහැගත්ත වලස් ප්‍රාවේක් එක හෙමින් අරගත්තා.

“ප්‍රතේ . . . අපි යන යන තැන කුණු දාන්නේ නෑ. අපි වලස්සු . . .”
“දැන් හොඳවේ . . . ම හවස් වෙලා.” හැමෝ ම දැඩි බිඩි ගාලා බස් විකට නැග ගත්තා.

රී. ඩී. ගුණසිඹු මිය
ගුරු උපදේශක,
වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලය.

කතාව : වලස් ප්‍රවුල්‍රේ විනෝද ගමන
යොදාගත හැකි තේමා : වටපිටාවේ වෙනස් තැන්

තහවුරු කළ යුතු කරණු	ගුරු මධ්‍යිනත් වීම් සඳහා ක්‍රියාකාරකම්
<ul style="list-style-type: none"> ■ වික් අරමුණක් සඳහා කන්ඩායමක් ලෙස වැඩ කිරීම. ■ බෙදා හදා ගැනීම. ■ අනුත්ගේ සම්පත් තම දියුණුව සඳහා යොදා නොගැනීම. ■ තමන් කළ කී දේ ගැන නැවත සිතා බැඳීමට යොමු කිරීම. ■ යහපත් පිළිවෙත් පවත්වා ගැනීම. 	<ul style="list-style-type: none"> ■ මේ කතාවේ හැමෝම ගෘරාමෙට වැඩ කළේ මොකට ද ? ■ විනෝම වැඩ කළේ කුවුරුන් වෙනුවෙන් ද ? ■ සිසුන් ලබා දෙන පිළිතුරුවලට අවස්ථාව ලබා දී සියලු දෙනා ම වික් ව වැඩ කළේ වික් අරමුණක් වෙනුවෙන් හා සැමගේ ප්‍රයෝගනය වෙනුවෙන් බව අවබෝධ වීමට සලස්වන්න. ■ මේ පැනියි, මේ අමියි කැවෝ කුවුරු කුවුරු ද ? ■ මේ සඳහා සිසුන් ලබා දෙන පිළිතුර අසුරින් සාමූහික ව ආහාර බෙදාහදා ගැනීමේ වැදගත්කම කතාඛන කරන්න. “පැල වුණු අමි පැලය අයිති කැලේටයි . . .” කියලා වලස් මාමා කිවේ ඇයි ? ■ මෙහි දී සිසුන් ලබා දෙන පිළිතුර අසුරින්, අප විසින් පරිහරණය කරනු ලබන පොදු දේ තම ප්‍රයෝගනයට පමණක් යොදා නොගත යුතු බව පෙන්වා දෙන්න. “මම මේ පැලය ආයෝ නිවචන්නම්” ■ මෙම වාක්‍ය බණ්ඩය පැහැදිලි අකුරෙන් ලියා පුද්ගලනය කරන්න. විනි අදහස වඩාත් තහවුරු වන ආකාරයෙන් විය කියවන්න. “වලස් පැටියා විසේ කිවේ ඇයි ?” ■ සිසුන් ලබාදෙන පිළිතුර අසුරෙන් මැත කාලයේ දී තමන්ගේ න් සිදු වූ යම් අතපසුවීමක් නැවත සිහි කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දෙන්න. ■ සිසුන් කිහිප දෙනෙකුගේ වීම අත්දැකීම් වීමසා එ් බව ප්‍රකාශ කිරීම ඇගයීමට ලක් කරන්න.

07. අපට පුළුවන්

මහ කැලේ සද්ධන්තයා අම් රාල යි. අම් හාමිනේ පුංචි අම් පැටියා වික්ක කැම හොයාගෙන කැලේ පුරා ඇවිද්දා. ප්‍රපරි කොප අතු කඩලා පුංචි පැටියට එං කළා. කැලේ කිතුල් ගස් තියෙන තැන් හොඳුන් ම දන්නේ අම් රාල තමයි.

අම්න්ගේ බඩ පුරවන විකත් සේල්ලමක් යැ. ඒ ලොකු බඩ පුරවන්න කොවිවර කැම ජාති ඕීන ද. පැටියට නම් ඉතින් කිසි ගාහක් නෑ. අම්මයි, තාත්තයි ඉහ්න කල් මොකට බය වෙන්න ද. අම්මයි තාත්තයි කැම සොය සොයා පැටියට කවනවා නේ.

“බලන්නකෝ මේ පැටියගේ දාංගලේ . . . කැම ටික කවා ගන්නත් පස්සෙන් දුවන්න ඕීනා . . . ” අම් අම්මා ආදරෙන් පැටියා දිහා බැලුවා.

“අය්ත තමයි . . . කොයි වෙලේ බැලුවන් සේල්ලම ම යි. අනේ ඇත්තට . . . මෙහෙම අම් භුරතලයක් . . . නේද හාමිනේ . . . ”

“මොන වැකික් ද වියට ඉතින් . . . අපි කැම බීම හොයලා දෙනවා . . . නාවනවා . . . වියට තියෙන්නේ නටන වික තමයි . . . විය ඒක නම් යස අපුරුෂට කරනවා . . . ”

“අපේ පැටියා හරි ම භුරතල් හාමිනේ . . . අනික් සත්තු හැමෝම වික්කත් යාලි යි. . . කා වික්ක වත් රණ්ඩු කරන්නෙත් නෑ . . . ”

“සමගියෙන් අනෙක් සත්තු වික්ක භුරතල් වෙන හැටි දැක්කම, මට ඒ ගෙන නම් හරි ම සතුවූ යි හාමිනේ . . . ”

“මියාගේ මය භුරතලේ හින්දා තමයි පැටියා මෙවිවර දාය” අම් හාමිනේ සිහාසොමින් අම් රාල දිහා ආදර බැල්මක් හෙළිවා. අම් පැටියට සේල්ලම් කරන්න, නටන්න ගියා ම වෙලාව වත් දැනෙන්නේ නෑ.

පැය ගානක් වික දිගට නටනවා . . . දුවනවා . . . සත්තු වික්ක හැංගිමුත්තන් කරනවා . . . උඩි පැන පැන උස අතු අල්ලන්න හදුනවා . . .

පොඩි සත්තුන්ට වික වික ගෙඩි කඩලා දෙනවා . . . සමහර සත්තු පිටෙ තියාගෙනන් යනවා . . . සමහරැ නොබිටැලෙන් ඔංචිලි පද්දනවා . .

ඉතින් සත්තු අලි පැංචා වික්ක යාලී වෙන වික පුදුමයක් යෑ.

හැබැයි ඉතින් පැය ගානක් සේල්ලමි කරනවා වගේ තමයි අලි පැංචා නින්ද ගියාමත්. කැලේ පෙරලිණාත් දැනෙන්නේ නඩ. පැය ගානක් වික දිගට ම නිදා ගන්නවා.

ගස්වලට, ගල්වලට හේත්තු වෙවී නිදා ගන්නවා. වෙලාවකට වැටෙන්නත් යනවා. ආයෙත් හැරවීලා නිදා ගන්නවා.

ඕන්න විදුත් නටලා . . . නටලා මහන්සි වෙලා අලි පැංචා නින්දට වැටුණා. පැය ගානක් ගියා . . . අභේරෙන පාටක් නඩ . . . කැලේ කොවීවර සද්ධ බද්ධ තිබුණාත් ඒවා නෙවෙයි පැටියට දැනෙන්නේ . . .

“අද අලි පුංචා වෙන දාටත් වඩා නිදි . . .” රිඹා රාම කිවුවා.

“ලීක තමයි මාත් මේ බැලුවේ. . . සේල්ලමි කරන්න ආවට කෝ . . . තාම නිදි නේ . . .” හා පැංචා කිවුවා.

“මම බලාගෙන . . . අද පැටියා වරුවකටත් වැඩිය සේල්ලමි කළා . . . ඒකයි ඔය තරමි නින්ද . . . මහන්සියට වෙන්න ඇති . . .”

අහසේ කළා වලාකුලේ


මගේ ගතට සිසිල දැනේ

වැස්සක පෙර ලකුණු පෙනේ

වැස්ස අපට සතුට ගෙනේ

වැහි ලිහිණිය තාලයට ගීයක් ගැයුවා.

මේ ගීතය ඇසුණු අලි පැටියාගේ යාව්චන් කළබල වුණා.



“පැටියේ . . . නැගිරින්න . . . නැගිරින්න . . . වැස්සක් වීන්නයි
යන්නේ”

යාල්වන් පැටියට කතා කළු. හයියෙන් සඳ්ද කළු . . . කිති කඩවා . . .
සෙලෙවිවා . . . වීත් නැගිරිවේ නම් නෑ . . .

දුන් මොකද කරන්නේ . . .?

“වැස්සක් ආවොත් පැටිය තෙමෙයි . . .” හා පැංචා කිවුවා.

“අපි පැටියට නොතෙම් ඉන්න ගෙයක් හඳුම් . . .” කරිරිය යෝජනා
කළු.

“මට පුළුවන් කොළඹතු කඩලා වහඟය නොතෙමෙන්න හඳුන්න . . .”
වදුරු රාල කිවුවා. “අපි අතුවලට පැන පැන යන අය නේ . . . මම දුන්නවා
හොඳට නවන්න පුළුවන් අතු ගැන . . .”

“වීක නොදැයි . . . මට පුළුවන් කැලේ තැන් තැන්වල වැටිලා තියෙන
ලී කොට ගෙනැල්ලා දෙන්න . . . මගේ ඇග නොදැට හයිය යි. ” වී වලස්
යාල්වා.

“නියම යි . . . අපි පැටියට ගෙයක් හඳුම් . . .”

“හා හාමි . . . විහෙනම් වළවල් රික හාරලා දෙනවා ද ?

“මි . . . මි . . . මම හිතන්නේ . . . ඔය වැඩිව මට වඩා නොද උරු
හාමි. මම සුපුස් ගාලා වළවල් රික වහලා නම් දෙන්නමි.”

“විහෙම තමයි නොද ම විදිය” උරු හාමි කිවුවා.

“ගෙයි වහලේ නොදට හඳුන්න ඕන නේ . . . මටත් පුළුවන් පරඛිල්,
වේලිණු කොළ ගෙනත් දෙන්න . . . මම වීක කරන්නම් . . .” වී
දෙමළුවිවා.





“මම තමයි ලස්සනට ම කුඩා හඳුන්න දැන්නේ . . . මට පුළුවන් ඒ වැඩි තිතට ම කරලා දෙන්නම් . . . අපි ඉතින් ගෙවල් හඳුන්න කවදන් රැකියා නේ . . .” වඩු කුරුල්ලා කිවුවා.

“විතකාට මම මොකද කරන්නේ . . . ?” හා පැයටා කළේපනා කළා.

“අ . . . මට පුළුවන් ලී හිටෙවිටාම ඒවාට පස් දාලා තද කරන්න . . .”

හැමෝම පොරෝන්ද වුණු විදියට ගේ හඳුන්න පටන් ගත්තා.

වලස් හාමි කොට කරේ තියාගෙන ආවා.

“අ . . . වලස් හාමි . . . පංකාද කොට රිකක් ගෙනැල්ල තියෙන්නේ . . .”

ලුරු හාමි බිම හැරදවා . . . “වළවල් හාරන්න ඉතින් ලුරු හාමි මසක් වෙන කවුද ?”

“පොඩිඩක් ඉන්නකෝ හා හාමි, කොටේ වළට දානකං . . . ඕයාට පුදුම උනන්දුවක් නේ තියෙන්නේ වළවල් වහන්න . . .”

හාවා කොට හිටවූ වළවල් වැනුවා . . .

වදුරු රාලයි, දෙමලිවිටායි, වඩු කුරුල්ලයි විකතු වෙලා වහලේ හැඳවා . . .

මේ විදියට කැලේ සතුන් තම තමන්ට පුළුපුළුවන් විදියට කරපු වැඩි මහ ඉහළින් අගය කළා.

මේ විදියට හැමෝ ම වැඩි කළා. ඒත් අම් පැටියා තාම නිඳි. කොට්ටර සද්ද-බද්ද තිබුණාත් වියා නිඳි.

ගේ හඳුලත් ඉවර වුණා.

පොඩි පොඩි පොද වැවෙන්න පටන් ගත්තා.

ඒක රික රික වැඩි වෙලා ලොකු වැස්සක් වුණා. අකුණු ගහ ගහා වහිනවා. සුළුගත් හොඳට ම සීතල යි.

සීතලට ද කොහොද අම් පැටියට ඇහැරැණු.

වටපිට බැලුවා. “අඟ . . . මම මේ කොහො ද . . .” වියා පුදුමයෙන් අභුවා.

“බය වෙන්න විජා පැටියෝ . . . ඔයා ඉන්නේ කැලේ ම තමයි . . .” යාල්වන් කිවුවා.

“විතකොට මේ ගේ . . .?”

“ආ . . . ඒක ! . . . ඒ . . . තමයි අපි ඔක්කොම විකතු වෙලා අපේ අලි පුංචි නොතෙමි ඉන්න හදුපු ගේ . . .” යාල්වන් සතුරින් කිවුවා.

“හරි . . . දැන් මම හැමෝ ම සතුවූ කරන්න දි යන්නේ . . .” කියලා මොනර හාමි පිල් විදුහාගෙන ලස්සන නැවුමක් නැවුවා.

හැමෝට ම සතුවූ දි.

“මට ඉන්නේ කොවිචර නොදු යාල්වෝ ද . . . ? ” අලි පැටියා යාල්වන් දිනා බලමා ආදරෙන් කිවුවා.

අමරා අමරසිංහ මෙනවිය
විශ්වාසීක විදුන්පති

කතාව : අපට පුළුවන්
 යොදාගත හැකි තේමා : වටපිටාවේ සිදුවන වෙනස්කම්, අපට පෙනෙන අහස

තහවුරු කළ යුතු කරණය	ගුරු මධ්‍යහත් වීම් සඳහා ක්‍රියාකාරකම්
<ul style="list-style-type: none"> ■ අනෙක්නය සඩානා හා සුහදනාව වර්ධනය කර ගැනීම ■ අන් අයගේ හැකිය හා විවිධතා අගය කිරීම ■ වික් අරමුණාක් සඳහා වික් ව කටයුතු කිරීම 	<ul style="list-style-type: none"> ■ මේ කතාවේ ඉත්න අලි පැටියට හැමෝම ආදරේ ඇයි ? ■ සිසුන් ලබා දෙන පිළිතුරු ඇසුරින් අන් අයගේ සිත් තුළ අප කෙරෙහි ආදරයක් ඇති වීමට නම් අප කෙසේ හැසිරිය යුතු ඇයි සිසුන්ගේන් විමසන්න. ■ පිළිතුරු ඇසුරින්, <ul style="list-style-type: none"> * ප්‍රසන්න ඉරියටු, * සුහද කතාඩහ සහ හැසිරීම් * අන් අයට උදුව කිරීම <p>වැනි දේ රීට හේතුවන බව අවධාරණය කරන්න.</p> <p>“මම නිතන්නේ ඔය වැඩිව මට වඩා තොද උරු හාම් . . .” හාවා ඇයි විහෙම කිවුවේ ?</p> <ul style="list-style-type: none"> ■ සිසුන් ලබා දෙන පිළිතුරු යොදා ගනීමින් යම් කාර්යයක් කිරීමේ දී සුවිශේෂ දක්ෂතා ඇති අයට අවස්ථා ලබා දීම මගින් විම කාර්යය වඩා සාර්ථක ව ඉටු කර ගත හැකි බව මතු කර දක්වන්න. ■ අලි පැටියට ගේ හඳන්න කැලේ සතුන් උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කළ ආකාරය රාග දැක්වීමට සිසුන්ට අවස්ථාව ලබා දෙන්න.

08. වලාකුලේ හජන්තම

මිනිස්සු ඉන්න ගම්වලට ගොඩක් අභින් වික කැලෙවක් තිබුණා. මේ කැලේ හැමෝම විකිනෙකාට උදුව කරගත්තා. හරි ම විකමුතු යි.

මේ දුවස්වල නම් කැලේ සතුන්ට විවිච ම නොදු කාලයක් නොවෙයි. පැවිල්ලත් රිකක් සැරයි. ඒ නිසා කණ බීමත් රිකක් හිග යි. ඒත් හැමදෙනා ම ලැබෙන දේ බෙදා හදා ගෙන සතුටින් හිරියා.

දුවසක් හිටිහැටියේ ම කැලෙවේ හින්නක් ඇති වුණා. වේලිණු කැලේ සට පට ගාමන් මහා ගිනි පාලාවක් බවට පත් වෙන්න වැඩි වෙළාවක් ගියේ නඳ.

මහා ගස්කොළන් පවා ආවේශෙමින් ගිනි දැල් උඩට ම ගියා.

මේ මොනව ද වෙන්නේ කියලා හිතාගත්න බැරි ව පැදුරු අස්සේ හිරිය සත්තු ඒ මේ අත දුවන්න පටන් ගත්තා.

ලාරන්, ගේනුන්, මුවන් ඇගවල හැජ්පෙමින් දිවුවා.

ලන්ගේ පැටවු අඩ අඩා පස්සෙන් දිවුවා.

“ඉක්මන් කරන්න . . . දුරුවනේ හින්දිර ඉක්මනට පැතිරෙනවා . . .”

මොකු අය කඩ ගැසුවා.

“අනේ මගේ පැටවු . . . අයියේ . . . වියාලා ගුල ඇතුළේ ම පිවිවිලා මැරීවි” හා අම්මයි, හා තාත්තය බීම පෙරලී පෙරලී විලාප තිබිබා.

“අනේ . . . මගේ කුඩාව ගහ උඩ අත්තේ . . . අනේ බිත්තර රික පිවිවෙනවා ඇති . . . අන්න විතැනටත් ගිනි දැල් යනවා . . .”

“දෙයියනේ . . .”

“කවුද අපිට මේ අපරාදය කලේ . . .” වහු කුරුලු අම්මයි, තාත්තය විලාප දුන්නා.

“අනේ මගේ දුරුවෝ . . .” කියාගෙන ලේන් අම්මා සිහිසුන් වෙළා ඇද



ව�ටුණා. ලේන් තාත්තා අඩ අඩා ලේන් අමිමා නැගිට්ටන්හ උත්සාහ කළා.

මේ විදියට හැම පැත්තෙන් ම ඇහුණේ විලාප ගහන අදෝනා හඩවල් විතර යි. ඒ අතරේ ගිනි දැල් තව තවත් වැඩි වුණා.

“අන් දෙවියන් . . . අපේ දරුවේ බේරා දෙන්න . . .”

“අන් . . . අපේ තාත්තාට නොදුට ම වයස යි. වියාට දුවන්න බිං . . . පිවිචිලා මැරෝවී ! දෙවියන් . . .”

“අපි බේරා ගන්න දෙවියන් . . .”

මේ විලාප හඩවල් වලාකුළකට ඇහුණා.

“කවුද මේ කැගහන්නේ . . .” වලාකුළ නොදුට විධී බැලුවා.

“මහා ගිනි ජාලාවකට . . . සත්තු ගොඩක් මැදි වෙලා . . . ඉක්මනට උදුව කරන්න ඕනෑම . . .”

ඡක්කොම වලාකුළ විකතු වෙලා අත්වැල් අල්ලාගෙන වේගයෙන් උඩට ම ගියා. තවත් උඩ ගියා.

මේක මහා ගිනි ජාලාවක්. මට තනි ව ම නිවන්න නම් බැරි වේවි.

වලාකුළ විනාට පාවුණා. ඒ පැත්තේ හිටපු වලාකුළවලට විස්තරේ කියලා ඒ අයවත් අඩගහ ගත්තා.

මෙහාට පාවුණා. ඒ ගොල්ලනුත් අඩගහ ගත්තා.

වලාකුළ ටික ටික කළ වෙන්න පටන් ගත්තා. වලාකුළ ඡක්කොම විකතු වෙලා තවත් උඩට ගියා. වටපිටාවත් සිතල වුණා.

තවත් කළ වෙමින් තව තවත් උඩට ම ගියා.

දැන් නම් හරි ම සිතල යි.

ඡන්න වික පාරට ම වලාකුළ වැස්සක් බවට පත් වුණා.

තවත් වලාකුළ ඇවිත් ඒ වලාකුළට උදුවටට විකතු වුණා.

ඡක්කොම වලාකුළ විකතු වෙලා හඳියෙන් ම වහින්න පටන් ගත්තා.



වහිනවා . . . වහිනවා . . . වහිනවා . . .

ගිනි ජාලා ඇති තැන් සොය සොයා වැස්සා.

කොහොම හරි කැලැකෙවී ගින්දර නිවුණා.

හැම දෙනා ම සංහැසුම් සුසුමක් හෙළමින් අනස දිනා බැවුවා.

ර්. ඩී. ගුණසිල් මිය
ගුරු උපදේශක,
වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලය.

කතාව	:	වලාකුලේ හපන්කම
යොදාගත හැකි තේමා	:	වටපිටාවේ සිදුවන වෙනස්කම්, අපේ උදුව් ඕනෑ අය, අපට පෙනෙන අහස

තහවුරු කළ යුතු කරණය	ගුරු මධ්‍යින් වීම් සඳහා ක්‍රියාකාරකම්
<ul style="list-style-type: none"> ■ විකමුතු ව කටයුතු කිරීමෙන් ආරක්ෂාව සලසා ගත හැකිවා මෙන් ම වඩාත් යහපත් ප්‍රතිච්ල ලබාගත හැකි බව 	<ul style="list-style-type: none"> ■ මේ කතාවේ ඉන්න අම් පැටියට හැමෝම ආදරේ ඇයි ? “මේක මහා නිනි පාලාවක් . . . බඳු වේවි.” මෙහෙම නිතපු වලාකුල රීෂායට මොකද කළේ ? ■ විසේ අහෙක් වලාකුල්වලට අඩුගැසී ආකාරය රැගුළක්වීමට සියුන් කිහිප දෙනෙකුට අවස්ථාව බඩා දෙන්න. <p>“කැලැසවේ ඇතිවුතු ගින්දර ඉක්මනට ම නිවා ගන්න පුළුවන් වුතෙන් කොහොම ද ?”</p> <p>“මේ ගින්දර මුළුන් ම දැකුපු වලාකුල විතරක් වැස්සක් වෙලා වැටුතු නම් මොකක් වෙයි ද ?”</p> <p>■ ඉහත ප්‍රශ්න තුනට ම සියුන් බඩා දෙන පිළිතුරු ඇසුරින් විකමුතු වීම තුළ විකිනොකා ගේ ආරක්ෂාව සැරුසෙන බවන්, තනි ව කළ තොහැකි බොහෝ දේ විකමුතු වීමෙන් සාර්ථක ව කළ හැකි බවත් මතු කර දක්වන්න.</p>

09. තනි වූ කුරුලු පැටියා

කඩලෙවේ ගසක ප්‍රංචි කුරුලු කුඩාවක් තිබුණා. ඒ කුරුලු කුඩාවේ ප්‍රංචි පැටියකු හිටියා.

මේ ප්‍රංචි ම ප්‍රංචි කුරුලු පැටියාට තාම කසම හොයා ගන්න බං. වියා තාම කසම හොයා ගන්න ව්‍යිපියට ගිහින් නං.

අම්මලා තාත්තලා කසම හොයන්න ගියා ම පැටියා කුඩාවේ හිටියේ තනි ව ම දි.

වෙන දා වගේ ම අම්මලා කසම හොයන්න ගියා.

වියාට අමුතු සද්ධියක් ඇතුණා. මොකක් උද් අමුත්තකුත් දැනුණා.

“මේ නම් අම්මලා නෙවෙයි වගේ . . . කවුරු හරි අමුතු කෙනෙක් . . .” පැටියාට බයකුත් දැනුණා.

“අම්මත් නං . . . තාත්තත් නං . . . කවුද මේ වටේට කැරකෙන්නේ . . .” නෙමීට කුරුලු පැටියා බයෙන් බයෙන් කුඩාවෙන් ව්‍යිපියට ව්‍යුත් බැලුවා.

“අම්මෝ . . . උල් හොටයක් නියෙන . . . නස් . . . රු සතෙක් . . . මට බයේ . . . බං . . . දැන් මොක ද කරන්නේ . . .” පැටියා කුඩාව ඇතුළේ හැඳුණා.

පැටියා බයෙන් ගැහෙන්නට වුණා. රික වේලාවක් ගියා. ඔන්න ආයෙන් ඒ සද්ධේද් ඇතෙනවා.

“ආයෙන් විනව ද කොහො ද . . . දැන් මං මොක ද කරන්නේ . . .” පැටියාට හිතා ගන්න වත් බං . . .

“කුඩාවට වියි වත් ද . . . ? මං මොක ද කරන්නේ . . . ? මං ඉක්මනට ම පැන ගන්න යින්.” පැටියා සිතුවා.

ඔන්න පැටියා ඉක්මනින් ව්‍යිපියට පැන්නා . . . පැටියා පහළට වේගයෙන් ඇඳීගෙන ගියා . . . අත්තටු ගහන්න හඳුවා . . . හඳුවා . . . හරි ගියේ ම නං . . . බිමට ම වැටුණා.

“අම්මෝ . . . රිදෙනවා . . . ක්‍රිස් . . . ක්‍රිස් . . .”

“අයියෝ . . . මාව බේරගන්නේ . . . ක්‍රිස් . . . ක්‍රිස් . . . අනේ අම්මෝ . . . ක්‍රිස් . . . ක්‍රිස් . . .”



ව්‍යේ අහල පහල නිරිය කොබේදි අම්මා කෙනෙකුට මේ කැගැහිල්ල ඇඟුණා. “කවුද මේ කැගහන්නේ . . .” පැටියෙක් වගේදි. අපේ පැටවු ඔක්කොම ඉන්නව නේ . . .” නීල කොබේදි අම්මා වියාගේ කුඩාව දිනා බැලුවා. ක්‍රිස් . . . ක්‍රිස් . . . හඩ වින්න ම වැඩි වුණා.

“අ . . . අර ඉන්නේ . . . අනේ . . . කොත්ත් කුරුලු පැටියෙක්”

“ක්‍රිස් . . . ක්‍රිස් . . . අනේ මාව බේරගන්න . . . ක්‍රිස් . . . ක්‍රිස් . . .”

“කවුරු වුනා ම මොකද පැටියෙක් නේ . . . ඔයා බිම වැඳුණා ද ? ඉන්න මං උදවු කරන්නම් . . .” නීල කොබේදි අම්මා කොහොම හරි පැටියාව කොබේදි කුඩාවට ගෙනිවිවා.

කොත්ත් කුරුලු පැටියාවන් කොබේදි පැටවුන් පැහැදිලි. කැම ගෙනත් කොත්ත් කුරුලු පැටියාට කැවුවා. පැටියාගේ තුවාල වුණු තැන් හෙමිට අත්‍යාල තුරුලු කර ගත්තා.

“මින්න ඔයාලට යාල්වෙක් ගෙනාවා . . .” නීල කොබේදි අම්මා පැටවුන්ට කිවුවා. පැටවුන්ට නම් මේ වැඩි ඇල්ලුවේ නඩ.

“අම්මා අපිට වැඩිය වියාට ආදරෙයි වගේදි . . .” පැටවු කතා වුණා.

නීල කොබේදි අම්මා ඇතට ගිහිල්ලා කැම ගෙනාවා. මුලින් ම කොත්ත් කුරුලු පැටියට කැවුවා. ඊට පස්සේ නීල කොබේදි පැටවුන්ට කැවුවා.

“අම්මා දැන් අපිට ආදරේ නඩ . . .”

“අයි පුතේ විහෙම කියන්නේ . . .”

“අම්ම අපිට ආදරේ නඩ . . . වේක නේ ඉස්සර වෙලා වියාට කැවුවේ . . .” මද්ද පැටිය තරහෙන් කිවුවා.

“පුතේ . . . වියන් පැටියෙක්”

“වියා අපේ පාතියේ කෙනෙක් නෙවෙයි . . .” එ වුටි

“එ වුණාට ඔයාටන් බඩිනි දැනෙනවා . . . වියාටන් බඩිනි දැනෙනවා . . . ඔයාලටන් කැම හොයා ගත්ත බං . . . වියාටන් කැම හොයා ගත්ත බං . . . පුතාලා වගේ ම වියන් කුරුලු පැටියෙක් . . . හැබැයි, ඔයාලට අම්මා ඉන්නවා . . . වියාට අම්මා නඩ . . .”



“විෂේෂ ද බලන්නකෝ . . . ඔයාලා මොකු වෙනකාට යාම්වෙකුත් ඉන්නවා.”

නීල කොබදි තාත්තත් නිස වහලා එෂ අඳහස අනුමත කළා.

මේ විදියට රික ද්‍රව්‍යක් ගත වුණා. පැටවූ ඔක්කොම විකට සෙල්ලමි කළා. හැඳුණා . . . වැඩුණා . . .

නීල කොබදි අම්මා හැම දා ම කිස්ම සොයා ගෙන යනවා. කිස්ම තියෙන තැන් වගේ ම කොණ්ඩ කුරුලු පැටියගේ අම්මා තාත්තා කොහෝ ද ඉන්නේ කියලත් සොයනවා.

“පැටියට කොහොම හරි අම්මයි තාත්තයි හොයලා දෙන්න ඔහින. කොණ්ඩ කුරුලු දෙමුවුපියේ පැටියා නැතුව දුකෙන් ඇත්තේ . . . මම කොහොම හරි මේගාල්ලන් ව මුණාගස්සනවා . . .” නීල කොබදි අම්මා නිතරම හිතුවා.

“අපේ පැටිය කොහෝ හරි ඇති . . .” කොණ්ඩ කුරුලු දෙමුවුපියනුත් නිතර ම කතා වුණා. එෂ විතරක් නෙවෙයි, හමු වන හමු වන අයගෙන් අහ අහා පැටියා ගෙන විපරමි කළා.

ඇන්න ද්‍රව්‍යක් කිස්ම සොයාගෙන යන නීල කොබදි අම්මා, කොණ්ඩ කුරුලු ජේඩ්වක් ඉන්නවා දැක්කා.

“ටිකක් කිටිවු කරලා බලන්න ඔහින. සමහර විට මොයාලා දුන්නවා ඇති කොණ්ඩ කුරුලු පැටියාගේ දෙමුවුපියන් ගැන.” කොණ්ඩ කිරීල්ලී දුකෙන් ඉන්න බව එෂ ගොල්ලන් දිහා බලා සිටි නීල කොබදි අම්මාට තේරුණා.

“දුක් වෙන්න විපා . . . අපිට පැටියා හමු වේවි . . .” කොණ්ඩ කුරුල්ලා කිරීල්ලයෙන් පිහාවුවක් හොටෙන් පිරිමදුම්හි කිවුවා.

“ඔයාලා ඇයි දුකෙන් . . .” නීල කොබදි අම්මා ඇහුවා.

“අපේ පැටිය නැති වෙමා . . .”

“ආහේ . . . ඇත්ත ද . . . දැන් ඔයාලා ඉන්නේ කොහෝ ද . . .?”

“අපි දැන් මේ ගහේ කුඩාවක ඉන්නේ . . .”

“දුක් වෙන්න විපා . . . පැටියා හමිඛ වේවි . . .” කියමින් කොබදි අම්මා වේගයෙන් තමන්ගේ කුඩාවට පියාඹා ආවා.

නීල කොබදි අම්මා කුඩාවට ආවේ හරි ම සතුටින්.

“දුරුවනේ, ඉක්මනට කිස්ම කන්න.



අපිට අද ගමනක් යන්න තියෙනවා . . . ”

“ ඒ කොහේ ද . . . ? විනෝද ගමනක් ද . . . ? නැඳු ගමනක් ද . . . ? ” පැටවුන්ගේ ප්‍රශ්න ඇසීම කෙළවරක් නඩ.

“ භා . . . භා . . . ඔය කිවිධිවිය නවත්වලා ලස්ස්ති වෙන්න. ගියා ම බලාගන්න පුලුවන් කොහේ ද කියලා . . . ”

“ භා . . . භා . . . ලස්ස්ති ද ? ඉක්මන් කරන්න දරුවන් . . . ”

පැටවුන් දැඩි බිඩි ගා ලස්ස්ති වුණා. විකිනෙකා හොටවලින් පිහාටු පීරා ගත්තා.

“ හරි අමිමේ . . . ”

“ භා . . . යමු . . . ”

කොත්ත් කුරුදු පැටියයි, කොබේදි පැටවුනුයි ඔක්කොම අමිමා වික්ක ඇතට ඇතට පියෙකුවා.

“ අමිමා . . . කොහේ යනව ද මන්දා . . . කියන්නෙන් නඩ . . . ” පැටවු කතා වුණා.

“ බය වෙන්න දෙයක් නඩ . . . තාත්තත් ඉන්නවා තේ . . . ”

ගිහින් ගිහින් හැමෝ ම ලොකු ගහක අත්තක් උඩ නතර වුණා. විතන ම තිබුණු කුඩාවකින් කවුදෝ දෙන්නෙක් ඔවුන් විෂයට දාලා බැඳුවා.

විය අය අතරේ හිටපු පැටියා හඳුනා ගන්න කොත්ත් කුරුදු අමිමාට වැඩි වෙළාවක් ගියේ නඩ.

කොත්ත් කුරුදු අමිමයි තාත්තයි පැන්න ගමන් කොත්ත් කුරුදු පැටියා ව බදා ගත්තා. කොවිච්ච හයියෙන් බදාගත්ත ද කියනවා නම් කුරුදු පැටියට නුස්ම ගන්නත් අමාරු දි. ඒත් . . . පැටියා තව තවත් අමිමාටයි තාත්තාටයි තුරුදු වුණා.

නිල කොබේදි අමිමයි පැටවුනුයි ඉහවහා ගිය සතුවින් ඒ දෙස බලා සිටියා.

විදා ඉදාලා නිල කොබේදි පවුලයි, කොත්ත් කුරුදු පවුලයි හරි ම ලෙන්ගතු ව පීටත් වුණා.

එච. ඩිජ්ලිව. ඩිජ්ලිව. එම්. සංචාර රැචනි රුහුක්වැල්ල මය
කට්ටිකාවාරය,
මුල් ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව,
ජාතික අධ්‍යාපන ආයතනය.

කතාව : තනි වූ කුරුදු පැටිය
යොදාගත හැකි තේමා : අපේ යහ පැවිත්ම

තහවුරු කළ යුතු කරණු	ගුරු මධ්‍යින් වීම් සඳහා ක්‍රියාකාරකම්
<ul style="list-style-type: none"> ■ අවශ්‍ය අවස්ථාවල දී තමන් සතු දේ බෙදාහදා ගැනීමට ඉදිරිපත් වීම අගය කිරීම. ■ බෙදාහදා ගැනීම නිසා තමන්ට ඇතිවන යම් යම් දුෂ්කරතා ඉවස්මීන් වීම කාර්යය ඉටු කිරීමේ වැදුගත්කම ■ අනුන්ට දැනෙන හැරීම් පිළිබඳ සංවේදී ව විය තමන්ට දැනෙන හැරීමක් සේ සලකා කටයුතු කිරීමේ අගය 	<ul style="list-style-type: none"> ■ කුඩාවෙන් වැට්ටා තනි වෙවි කොන්ඩ් කුරුදු පැටියට නීල කොබේදි අම්මා තමන්ගේ කුඩාවට අරන් තිය වික ගැන ඔයගොල්ලා මොනව ද නිතන්නේ ? ■ මේ වගේ අපේ ගෙවල්වල ඉන්න වැඩිහිටියන් අන් අය වෙනුවෙන් උදවු කළ අවස්ථා මොනවා ද ?” <p>(ලදා : * ගෙවතුර අවස්ථාවල දී කළ උදවු, * නියං කාලවල දී කළ උදවු)</p> <ul style="list-style-type: none"> ■ මෙති දී තමන් සතු ව බොහෝ දේ නොතිබුණුන් අන් අය පිඩාවට පත් වූ අවස්ථාවල දී තිබෙන දේ බෙදාහදා ගැනීම සඳහා දෙමාපියන්/වැඩිහිටියන් කටයුතු කළ යුතු ආකාර පිළිබඳ අත්දැකීම් සිසුන්ගෙන් විමසන්න. <p>“අම්මා අපිට වැඩිය වියාට ආදරෙයි වගෙයි.”</p> <p>“අම්මා උන් අපිට ආදරේ නෑ . . .”</p> <p>“විය අපේ ජාතියේ කෙනෙක් නොවේයි”</p> <p>නීල කොබේදි පැට්ටු මෙහෙම කියපු වික ගැන ඔයගොල්ලා මොකද නිතන්නේ ?</p> <ul style="list-style-type: none"> ■ සිසුන් ලබා දෙන පිළිතුරු අනුව අපේ උදවු අවශ්‍ය අවස්ථාවල දී කිසිදු වෙනස්කමකින් තොරව කළ යුතු දේ කිරීමේ වැදුගත්කම අවධාරණාය කරන්න. <p>‘නීල කොබේදි අම්මා කිම නොයන ගමන් කොන්ඩ් කුරුදු දෙමාපියන් ගැන ගෙවිවේ ඇයි ?’</p> <ul style="list-style-type: none"> ■ සිසුන් ලබා දෙන පිළිතුරු අසුරින් අන් අයගේ හැරීම් තමන්ට දැනෙන හැරීම් ලෙස සලකා කටයුතු කිරීම වඩාත් උතුම් බව සිසුන්ට අවබෝධවීමට සලස්වන්න.

10. ඉත්තස මගුල් ගෙදර

ඉත්තස ගෙදර මොකු මගුලක්. ඉත්තස පවුලේ නඩුයෙන් හැමෝ ම ඉත්තස මහ ගෙදරට විකතු වෙලා.

ම් . . . කැවුම් බදින සුවල ගේ පුරා . . . ම .

ගෙදර වෙන දාචත් වඩා කලවීලියයි. ඉත්තස ආත්තමීමට ඔහා විදියට තමයි, ගෙදර වැඩ ඔක්කෝ . . . ම.

වෙන දාචත් වඩා කධිසරකමකින් ආත්තමීමා හැමෝට ම වැඩ පවරනවා.

වැඩ කරන හැරී සොයලා බලනවා.

ඉක්මන් කරන්න කියලා හඳිස්සි කරනවා, හරි ම කලබලේ . . .

දින්නව ද මේ මගුල මොකක් ද කියලා ?

ඉත්තස ආත්තමීමාගේ බාල ම දුව, දිගෙක දෙන්න දි මේ යන්නේ.

ඉත්තස පුතාලත් බරට ම වැඩි. අල වර්ග ගේන්නේ කද බැඳුගෙන.

කපුවල, බනල, කිරි ඇල, මයියොක්කා වාගේ ඇල ජාතිවලින් කාමරයක් ම පිරිලා.

ගෙදර කරිරිය ගොඩක් ඉන්න නිසා ඉත්තස බඩාලාගේ සේල්ලම නම් ඉවරයක් නෑ.

හැංගෙනවා . . . දුවනවා . . . සින්දු කියනවා . . . නටනවා . . .

ඉත්තස බඩාලට ජය මගුල්.

“දාංගලේ වැඩි දි කරිරිය විකතු වුණා ම !”

“ යන්න ! යන්න !! පුතාලා විලියට ගිහින් සේල්ලම් කරන්න.”

“දුලා වින්න මාත් වික්ක මේ පැන්තට . . .” ඉත්තස නැන්දා රිකක් සැරේට කිවුවා.

ඉත්තස බඩාලාගේ සෙල්ලම නැවතුණා. කට අදු වුණා. හැමෝම ඉත්තස නැන්දා දිහා බලාගෙන හිටියා.

“හ්ම් . . . කිවිව නේ . . . ගැහැනු ප්‍රමයින්ට වැඩ තියෙනවා. යන්න, යන්න . . . අර දුර රික අහුරන්න.”

ඉත්තස දිලා කණාපූවෙන් විකිනෙකා ගේ මුහුණ බලා ගත්තා.

“ඉක්මන් කරන්න . . . දුර රික අහුරලා ඉවර වෙලා මේ හාජනවලට වතුර පුරවන්නත් ඕනෑම.”

“කම්මලැලි වෙලා බිං ප්‍රමයි . . . ගෙදර වැඩින් ඉගෙන ගන්න ඕනෑම.”
ඉත්තස නැන්දා හයියෙන් හයියෙන් කියා ගෙන ගියා.

ඉත්තස දිලා නැතුව ඉත්තස පුතාලට සෙල්ලමි කරන්න හිතුණේ නඩ.
වියාලා හෙමින් හෙමින් නැන්දා පැගට කිවිව වුණා.

“නැන්දේ, අපටත් දර අහුරන්නයි වතුර ගේන්නයි පුළුවන්. අපිත් ඒකට උදුව කරන්නමි. ඇයි අක්කලා නංගිලා විතරක් ඒක කරන්නේ.
අපිත් කරන්නමි.” ප්‍රංශි ඉත්තස පුතාලා නැන්දාට කිවිවා.

නැන්දා පුදුමයෙන් ඉත්තස පුතාලා දිහා බැඳුවා.

“අප ඔක්කො ම විකතු වෙලා වැඩ කරලා, ඔක්කොම විකතු වෙලා
සෙල්ලමි කරන්නමි . . . අක්කලයි, නංගිලයි නැතුව සෙල්ලමි කරන්න
කම්මලැලියි.” ඉත්තස පුතාලා කිවිවා.

හැමෝ ම විකතු වෙලා වැඩ කළා.

ඔක්කොමලා විකතු වුණා නිසා වැඩ රික ඉවර කරන්න වැඩ වේලාවක්
ගියේ නඩ.

“වැඩ ඉවරා . . . යි . . .” ඉත්තස බඩාලා කැ ගැසුවා.

ඉත්තස නැන්දාට හිනා!

මේක බලං හිටපු අත්තම්මිමටත් කට කොනකිං හිනා !







“හ්ම් ! බොහෝම ඉක්මනට . . . වැඩ රික කපා තේ ද ? ”

“හොඳයි, නොඳයි දැන් ගිහින් සෙල්ලම් කරන්නකෝ . . . ” නැන්දා
කිවුවා.

“හුරේ . . . දුවමු . . . ” ඉත්තක බඩාලා සියලු දෙනා ම සෙල්ලම්
කරන්න ආයෙන් දුව්වා.

ර්. එ. ගුණසිල් මය
ගුරු උපදේශක,
වැල්ලවාය කළාප අධ්‍යාපන කාර්යාලය.

කතාව : ඉත්තස් මගුල් ගෙදර
යොදාගත් හැකි තේමා : අපේ යන පැවතීම, අවුරුදු කාලය

තහවුරු කළ යුතු කරණු	ගරු මධ්‍යින් වීම් සඳහා ක්‍රියාකාරකම්
<ul style="list-style-type: none"> ■ ස්ථීර පුරුෂ හේදයකින් තොර ව, සමාන ව සැලකීම ■ සාමූහික ව වැඩ කටයුතු කිරීම 	<p>ඉත්තස් මගුල් ගෙදර වැඩ කටයුතු හොඳුන් සංවිධානය කර ගනීමට එම අය වැඩ කළේ කොහොම ද?</p> <ul style="list-style-type: none"> ■ ඉහත ප්‍රශ්නයට සිසුන් ලබා දෙන පිළිතුර ද උපයෝගී කර ගනීමින්, * වැඩිහිටියෙකුගේ උපදෙස්වලට ගරු කිරීම * වික් ව වැඩ කිරීම * පොදු කටයුත්තකට හැකි පමණින් සහය වීම යන කරණුවල වැදගත්කම ද මතු කර දක්වන්න. <p>විකට සෙල්ලම් කර කර හිටපු ඉත්තස් අක්කලාවයි නංගිලාවයි ඉත්තස් නැත්තු වැඩ පවරන කොට ඉත්තස් අයියලාවයි, මල්ලිලාවයි මොනවා හිතෙන්න ඇති ද?</p> <p>“විකට සෙල්ලම් කර කර හිටපු ඉත්තස් අයියලාගෙන් මල්ලිලාගෙන් වෙන් වෙලා වැඩ කරන්න උනාම ඉත්තස් අක්කලාවයි නංගිලාවයි මොනවා හිතෙන්න ඇති ද?</p> <ul style="list-style-type: none"> ■ මේ ප්‍රශ්නවලට සිසුන් ලබා දෙන පිළිතුර අනුව සියලු දෙනාම හේදයකින් තොර ව වික් ව වැඩ කිරීමේ අගය මතු කර දක්වන්න. “එම් වැඩ අපිටත් කරන්න පුළුවන්” යැයි ඉත්තස් අයියලා, මල්ලිලා කිවේ ඇයි? ■ ඉත්තස් ගෙදර මගුල් ගෙදර වගේ, අම්මලා අක්කලා කරන වැඩවලට ඔයගොල්ලන්ට උද්‍යුත වෙන්න පුළුවන් කොහොම ද? ■ ඒ වගේ තාත්ත්ව අයියලා කරන වැඩවලට උද්‍යුත වෙන්න පුළුවන් කොහොම ද? ■ මේ ප්‍රශ්නවලට ලැබෙන පිළිතුර ද උපයෝගී කර ගනීමින් කාර්ය කිරීමේ දී හේදයකින් තොර ව එවා සිදු කිරීමේ වැදගත්කම සිසුන් හට අවබෝධ වීමට කටයුතු කරන්න.

II. කාට කාටන් පාඩමක්

සරසාර කැලෙසෙවී කිසි ම අඩුවක් තිබුණේ නෑ. පලතුරු, ගස් ගෙඩී, අල ජාති, කොළ ජාති, මේ වගේ කැම බීම වැකි වැහැලා. ඉන්න තිටින්න ගල් ගුහා, ඒ මදුවට ගස් බෙන, තව තවත් ලොකු වන වදුලු. සතුන්ට නම් කිසි ම අඩුවක් පාඩුවක් ජේන්න තිබුණේ නෑ.

“කොවිවර දේවල් තිබුණාත් තව තවත් සයපට ඉන්න ඕනෑම” ඒ ගෝන භාමිතේ ඇතුළු.

“මුවහාම් . . . කන බොන දේවල් නම් තියෙනවා තමයි. ඒත් සල්ලි

තිබුණාත් අපිට තවත් දේවල් ගන්න පුළුවන්. කැලේ ප්‍රාග පොලේ විකුණාන අර රස කැම ජාති . . .”

“ම් . . . තේරෙනා . . . තේරෙනා . . . මට දැන් තේරෙනා. ඉතින් අපි කොහොම ද සල්ලි හොයා ගන්නේ” උරුදහාම් ඇස් දෙක පුංචි කරලා ඇතුළු.

“ඒක තමයි මාත් මේ කල්පනා කළේ” ඒ ගෝන භාම්

“අපි කැලේ තියෙන දර විකුණාම්.” ඉත්තැ භාම් යෝජනා කළා.

“ඒක හොඳයි ඇතුළු. අපි ඒවා ගමට ගෙනිතින් විකුණාම්. විකුණාලා සල්ලි සොයමු . . .”

“ඡවි . . . ඡවි . . . ඒවා විකුණාලා සල්ලි සොයමු” නිදා වැටි වැටි ඇසා සිටිය නරභාම් උඩ ගොස් බීම වැපුණා.

“මොකක් . . . කැලේ විකුණාලා සල්ලි ගන්න . . .”

“ආ . . . ඉන්නකෝ මං හොඳ වැඩක් කරන්න . . .” නරභාම් වික පාරටම නැගිටලා දුවන්න පටන් ගත්තා. ඉවසිල්ලක් නැතුව ම දුවවා.



දුවලා දුවලා ගිහින් සතුන් ඉන්න තැන් සෙවුවා.

“දුන්නවා ද . . . අන්න ගෝන හාමිලා, මුව හාමිලා, ඉත්තස් හාමිලා,
ලුරු හාමිලා විකතු වෙලා කතා වෙනවා කැලේ විකුණාලා සල්ලී සොයන්න”
අලිහාමිට කිවුවා.

“වේ කොහොම ද කැලේ විකුණාන්නේ . . . ? විතකොට අපි ඉන්නේ
කොහේ ද . . . ? ඉක්මනට මේ වැඩි නවත්තන්න ඕන”

ඊට පස්සේ වලස් හාමි ඉන්න තැනටත් ගිහින් කිවුවා.

වලස් හාමිටත් හොඳට ම තරහා ගියා. “විහෙම කරන්නේ
කොහොම ද ? අපි කැලේ බේරගන්න ඕන.”

“යමු . . . යමු . . . ” ඔන්න වලස් හාමින් මේ ගොඩට විකතු වුණා.

මේ විදියට නරි හාමි සතුන් සිටින තැන් සොය සොය දිවුවා. දුව දුව
මේ පණිවිධිය කිවුවා. අසන අසන හැම කෙනා ම විරැද්ද වුණා. ගෝන
හාමිට බැණා බැණා කත්ත්ඩායමට විකතු වුණා.

ඔන්න ඔක්කොම විකතු වෙලා මහා බලකායක් වගේ රංවු පිටින්
ගෝන හාමිලා, මුව හාමිලා, උරු හාමිලා, ඉත්තස් හාමිලා සාකච්ඡා කළ
තැනට වින්න පිටත් වුණා.

“කො මේ ගෝන හාමි . . . විනවා මෙහාට . . . කැලේ නැති ව අපි
කොහේ යන්න ද? ” හයියෙන් හයියෙන් කැගසන හඩ ගෝන හාමිලාට
අභ්‍යනුතා.

“අර මොක ද රංවුවක් කි ගන ගහා මේ පැත්තට වින්නේ ? ” උරු
හාමි ඇභ්‍යනුවා. හැමෝම වේ දෙස බලා සිටියා.

“මොකද මේ ගෝන හාමි. . . ඔයා කතා වුණේ කැලේ විකුණාන්න . .
හිතුව ද අපි කැලේ නැතෙයි කියල ”

“කැලේ ඔයාලට විතරක් ද අයිති. අපි කොහේ ද ඉන්නේ කැලේ
විකුණාම ”

“ගෝන හාමි කරන්න ලස්ස්ති වුණේ අන්තිම නරක වැඩක් ”





“වින්න වීපා ඔය වගේ වැඩ කරන්න” මේ වගේ අදහුම් බැණුම් වැස්සක් වගේ වින්න පටන් ගත්තා.

“හෝ...වී...හෝ...වී...පොඩිඩක් ඔය කැගැහිල්ල නවත්තලා මට වික්කෙනෙක් කියන්න මොනව ද මේ කියන්නේ කියලා”

“අයි ගෝන හාම් කැලේ විකුණාලා සල්ලි ගන්න කතා වුණේ . . .”
වලස් හාම් ගොරෝසු උස් හඩින් සැර දමා අඩි හජ්පමින් කිවුවා.

“කවුද කිවුවේ කැලේ විකුණානවා කියා.”

“අයි විහෙම කතා වුණේ නැද්ද ? බොරු කියන්න වීපා දැන් මෙතන.
මේ නරි හාමිට හොඳට ඇහිල තියෙනවා ඔයාලගේ ඔය කුමන්තුනාය
ගැන.”

“හ්ම් . . . හ්ම් . . . හ්ම් . . . මට දැන් තේරුණා. කවුරු හරි මම
කියපු දේ හරියට අහගන්නේ නැතිව කරපු දෙයක් මේක.

“අපිට කිවුවේ නරිහාම්”

“අපි කතා වුණේ කැලේ දර විකුණාලා සල්ලි හොයා ගන්න මිසක්
කැලේ විකුණාලා සල්ලි ගන්න නෙවෙයි”

“කෝ . . . මේ නරි හාම්, කෝ . . . කෝ . . .”

නරි හාම් ගහකට මුවා වෙලා ලං්ඡාවෙන් බිම බලාගෙන ඉන්නවා.

නරි හාම් හිමින් හිමින් විලියට ආවා.

“අනෝ . . . මම ගෝන හාම් කී දේ හරියට අහගෙන නෑ . . .”

“පේනව නේ වෙන්න ගිය නස්පැත්තිය”

“මේක කාට කාටන් හොඳ පාඩමක්”

එච්. ඩබ්ලුව්. ඩබ්ලුව්. එම්. සංඛ්‍යා රැවති රූප්‍රවැල්ල මිය
කරිකාවාර්ය,
මුල් ප්‍රාථමික අධ්‍යාපන ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව,
ජාතික අධ්‍යාපන ආයතනය.

කතාව : කාට කාටත් පාඩමක්
 ගොදුගත හැකි තේමා : තොරතුරු ලැබෙන හැටි

තහවුරු කළ යුතු කරණු	ගුරු මධ්‍යින් වීම් සඳහා ක්‍රියාකාරකම්
<ul style="list-style-type: none"> ■ යහපත් අහ්තර සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා නිවැරදි සන්නිවේදනයේ වැදගත්කම 	<ul style="list-style-type: none"> ■ ගෝනහාම් හි කතාව නර හැටි අසා නොසිට නරහාම් තමාට ඇසුරු පණිවිධය ඇහෙක් සතුන්ට කිය කිය ආකාරය අනුකරණය කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දෙන්න. ■ මේ කතාව ඇසුරින් කෙනෙකුගේ පණිවිධයක් ලබා ගැනීමේ දී හෝ ලබා දීමේ දී හෝ විය නිවැරදි ව සිදු නොවුවහොත් ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ කතාබහ මගින් මතු කර දක්වන්න. ■ එම අනුව සිසුවකු වශයෙන් තමාට ලැබෙන පණිවිධයක් නිවැරදි ව තවත් අයකු වෙත ලබා දීමට කළ යුතු දේ පිළිබඳ ව පහත දැක්වෙන කරණු ඔස්සේ මතු කර දක්වන්න. <ul style="list-style-type: none"> ★ නොදින් අසා සිටීම. ★ පණිවිධය නිවැරදි ව අවබෝධ කර ගැනීම. ★ අවබෝධ නොවූ තැනක් වෙතොත් විය නැවත වීමසම්න් තහවුරු කර ගැනීම. ★ පණිවිධය ලබා දෙන්නාගේ ඉරියටු පිළිබඳ වීමසිලිමත් වෙමින් පණිවිධයෙන් අදහස් වන දේ නිවැරදි ව අවබෝධ කර ගැනීම.

12. කුම්ඩිගේ වැඩ

රුවන්තිකා ප්‍රංශී ප්‍රමයෙක්. වියා ප්‍රංශී ප්‍රංශී සත්තු දිහා බලන් ඉන්න හරි ආසයි.

සත්තු දිහා බලා ඉන්න කොට රුවන්තිකාට ද්‍රව්‍ය ගෙවෙනවා තේරේන්නේ නඳ.

ඉස්කෝලේ ඇරඹා ආප්‍ර ගමන් රුවන්තිකා බලන්නේ වත්ත පහළට දුවන්න.

ඊට පස්සේ ඉතින් වියාගේ වැඩේ ප්‍රංශී ප්‍රංශී සතුන්ගේ වැඩ දිහා බලා ඉන්න වික.

වියා වැඩිපුර ම ආස කලේ කුම්ඩිගේ වැඩ දිහා බලාගෙන ඉන්නයි.

ද්‍රව්‍යක් රුවන්තිකාට තාත්තා අත් කාවයෙක් ගෙනත් දුන්නා. රුවන්තිකා අත් කාවයෙන් කුම්ඩි දිහා බැලුවා.

“අම්මෝ... කුම්ඩියාගේ ලොකු...” අත් කාවයෙන් කුම්ඩියා ලොකුවට පෙනුණා. රුවන්තිකා කුම් පේලියෙක් යන දිහා බලාගෙන හිටියා.

කුම් පේලියට යනවා... යනවා... යනවා... පේලිමේ යනවා.

විතකොට ම අනෙක් පැත්තෙන් තවත් කුම්යෙක් විනවා. මූහුණාට මූහුණා තියලා රහස් කියනවා.

රුවන්තිකාට නම් ඇහුන්නේ නඳ.

“සමහර විට කැම තියෙන තැන් කියනවා වෙන්න ඇති.” රුවන්තිකා තනියම සිතුවා.

විහෙම රහස් කියන කුම්ඩියා ආයි යනවා. වින ඇයටත් රහස් කියනවා. සමහරැ රහස් අහගෙන ඉදිරියට යනවා.


ද්‍රව්‍යක් රුවන්තිකා මූහුණා සේදන බෙසමේ කුම්යෙක් වැට්ලා දැගලනවා. රුවන්තිකා ඉක්මණින් කුම්ඩියා බේරා ගත්තා.

මෙන්න කුම්ඩියා වික පාරටම කතා කරන්න පටන් ගත්තා. රුවන්තිකා බය වුණා.

“බය වෙන්න විපා. ඔයා නොදු ප්‍රමයෙක් නිසා මම කැමතියි ඔයාට වරයෙක් දෙන්න. කැමති දෙයෙක් කියන්න.” කුම්ඩියා කිවුවා.







රුවන්තිකාට හිතා . . . ගන්න බැරි වුණා. “මොනවට ද මම කැමතී . . .” රුවන්තිකා සිතුවා . . . සිතුවා . . . සිතුවා . . . මි . . . ඔහුගේ මතක් වුණා.

“කුඩී ගුල ඇතුළට ගිහින් විශේ වෙන දේවල් දැන ගන්න, බලන්න අයෙන්නම්” කියලා රුවන්තිකාට හිතුනා. වියා මේ බව කුඩීයාට කිවුවා.

“හරි . . . මම ඔයාට පැයක් දෙන්නම් . . . කුඩීයෙක් වෙලා කුඩී ගුලට යන්න . . . හැබැයි පැයකින් පස්සේ ඔයා ආයෙත් ලොකු වෙනවා. ඒ නිසා ඉක්මනින් වින්න ඔහු. නැත්නම් කුඩී ගුලෙන් විෂ්ලේෂණ වින්න බැරි වේවි.”

රුවන්තිකා විකපාරට ම ප්‍රං්ඡා වුණා. අත් නෑ . . . දැන් තියෙන්නේ අතු. “අනේ . . . කෝ මගේ කොණ්ඩේ . . . කමක් නෑ . . . පැයකින් වියි නේ . . .” රුවන්තිකා කුඩී ගුලට රිංගා ගත්තා.

“අන්පේ . . . කුඩී ගුල හරියට වැඩි පොළක් වගෙයි නේ . . . සමහරට ගුල් හාරනවා . සමහරට පස් අදිනවා . සමහරට කැම අරගෙන විනවා . . . තවත් අය ඒවා ගබඩා කරනවා . තවත් අය පැටවුන්ට කවනවා. කවුරට . . . වත් නිකං ඉහ්නේ නෑ . . . කවුරටවත් වැඩි පවරන්නේත් නෑ . . . කවුරටත් වැඩි බලන්නේත් නෑ . . . හැමෝළ් . . . ම ආසාවෙන් වැඩි ”

“මේ මොක ද වික කුඩීයෙක් හෙමින් හෙමින් පස් හාරන්නේ . . . ඒ මදිට විතරක් හෙමින් හෙමින් වැඩි කරන්නේ. කම්මලැලියෙක් ද කොහේ ද. කියන්න ටිකක් ඉක්මන් කරන්න කියලා . . .” රුවන්තිකා තවත් කුඩීයෙකුට කිවුවා.

“මියාලා හැමෝළ් ම කඩිසරකමෙන් වැඩි කරනවා . . . අයි අරයා විතරක් හෙමින් හෙමින් වැඩි කරන්නේ. කම්මලැලියෙක් ද කොහේ ද. කියන්න ටිකක් ඉක්මන් කරන්න කියලා . . .” රුවන්තිකා තවත් කුඩීයෙකුට කිවුවා.

“මයා දැක්කේ නඟ්දේ? වියාගේ වික අතක් නං . . . අනික් අයට වඩා වියා වැඩ කරන විදිය වෙනස් . . . වියා තමයි අපිට කැම ගබඩා කරන්න හොඳම තැන් හොයලා දෙන්නේ . . .” කියමින් කුණියා ඉක්මන් ගමනින් පස් ගෙනියන තැනට යන්න ගියා.

රෑවන්තිකාට ගොඩාක් දුක තිතුණා.

“අදි වියා විවිධ අමාරුවෙන් වැඩ කරන්නේ . . . වැඩ කරන්න මෙවිවර කුණි ඉන්න විකේ වියාට පාඩුවේ ඉන්න තිබුණා නේ . . .”
රෑවන්තිකා සිතුවා.

රෑවන්තිකා හෙමින් ඒ කුණියා පූජට ගියා. “මේ . . . ඔයාට අමාරදයේ නේ . . . ඔයා පැත්තකට වෙලා ඉන්න. අනික් අය හාරයි . . .” රෑවන්තිකා කිවුවා.

“නං මට පුළුවන් . . . මම කැමති නං නිකං ඉන්න . . . මමත් අපේ රාජධානිය හඳුගන්න වැඩ කරන්න ඕන . . . විතකොටයි අනෙක් අයත් වික්ක මටත් සතුට වෙන්න පුළුවන් වෙන්නේ . . .”

රෑවන්තිකාට ලැඟීජා සිතුණා.

රෑවන්තිකා ගුලේ පැත්තකින් වාඩි වුණා.
වියා ගෙදර දී අනිත් අය වික්ක විකතු වෙලා කොවිචර වැඩ කරනවා ද කියලා නිතන්න පටන් ගත්තා.

“ඉක්මනට වින්න රෑවන්තිකා . . .”

“ඉක්මනට වින්න . . .?” රෑවන්තිකා ඔරලෝසුව දිහා බැඳුවා. පැය අවසන් වෙන්න හොඳවම පූජයි. රෑවන්තිකා ඉක්මනින් විෂියට පැන ගත්තා.

ර. ඩී. ගුණසිල් මය
ගුරු උපදේශක,
වැල්ලවාය කළාප අධ්‍යාපන කාර්යාලය.

කතාව : කුම්ඩිගේ වැඩ
යොදාගත හැකි තේමා : වත්තට වින සත්තු, අපේ උදුව ඕනෑ අය, මිනිසුන් වැඩ කරන තැන

තහවුරු කළ යුතු කරණය	ගුරු මධ්‍යින් වීම් සඳහා කියකාරකම්
<ul style="list-style-type: none"> ■ යහපත් අන්තර් සබඳතා පවත්වා ගැනීමේ වැදුගත්කම ■ උස් පහත් ජෝදයකින් තොර ව අන්තර් සමග කටයුතු කිරීම ■ හැකි සැම විට ම අන් අයට උදුව කිරීම. ■ වික් අරමුණක් සඳහා සැම දෙනා ම වික් ව කටයුතු කිරීම 	<ul style="list-style-type: none"> ■ රැවන්තිකා කුම්ඩි දිනා බලන් ඉන්න කොට වියාට මොනවා ද පෙනුණේ ? ” “කුම්ඩි මහුණට මහුණ තියලා රහස් කියදේ රැවන්තිකාට හිතුණේ කැම තියෙන තැන් කියනවා වෙන්න ඇති කියලා.” ■ ඔයගොල්ලෝ හිතන්නේ කුම්ඩි මොනවා කියන්න ඇති කියලා ද ? ” ■ සිසුන් බඩා දෙන පිළිතුරු ඇසුරෙන් පණිවිධිය බඩාගත් කුම්ඩි කුමක් කියන්නට ඇත් ද යන්න සිසුන්ගෙන් විමසන්න. ■ රැවන්තිකාට කුම්ඩිය වරයක් දුන්නේ ඇයි ? ■ සිසුන් බඩා දෙන පිළිතුරු ඇසුරෙන් යම් අයකුට උදුව කිරීමේ ද උදුව බහන්නාගේ කිසිදු ස්වභාවයක් (උදා : ගේර ප්‍රමාණය, තරාතිරම, වන් පොහොසත්කම, . . . ආදිය) සැලකීමෙන් තොර ව අවශ්‍ය අවස්ථාවල ද උදුව බඩා දීමේ වැදුගත්කම අවධාරණය කිරීම සඳහා සිසුන් සමග කතාඛනක් ගොඩනගන්න. ■ හිමින් වැඩ කරපු කුම්ඩිය කම්මැලියෙකු කියලා රැවන්තිකා හිතුවා. ඔයගොල්ලනුත් විහෙම හිතනවා ද ? ” ■ ඔයගොල්ලෝ විහෙම හිතන්නේ හැත්නම් එ ඇයි ? ” ■ මෙහි ද සිසුන් බඩාදෙන පිළිතුරු ඇසුරින් කුම්ඩිය තම රාජධානිය ගොඩනගීම වෙනුවෙන් කරන ලද සුවිශේෂ දායකත්වය අගයන්න. ■ වික් ව වැඩ කිරීමේ ද විකිනෙකා ගේ හැකියා අනුව ඔවුනෙහුන්ගේ කාර්ය සුවිශේෂ වන බවත්, කෙබඳ ආකාරයේ දායකත්වයක් බඩා දුන්නත් එ හැම කාර්යයක ම වරීනාකමක් ඇති බවත් පෙන්වා දෙන්න.

ଓଡ଼ିଆ : ଓଡ଼ିଆଲୟ
ଶାନ୍ତିକ ଅଧ୍ୟାପନ ଆସ୍ଥାନ
ମହରଗମ